

# ආද්‍ය සුනා



නිලුවූ බොද්ධ ණාචන මධ්‍යස්ථානයේ කළුනාන් මිශ්‍ර  
උපුල් නිශාන්ත ගමගේ

# අදිකී සිත

2020 දුරුතු පොහොය දින  
නිල්ලම බොද්ධ හාවනා මධ්‍යස්ථානයේ දී

චපුල නිඟාත්ත ගමගේ මහතා  
පැවැත්වූ හාවනාමය වැඩසටහන

ප්‍රකාශනය

නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලය  
නිල්ලම බොද්ධ හාවනා මධ්‍යස්ථානය  
නිල්ලම

අනෙකුත් දේශනා සඳහා;

[www.nilambe-deshana.net](http://www.nilambe-deshana.net)

[www.nillambe.org](http://www.nillambe.org)

විමසීම; [upulnilambe@yahoo.com](mailto:upulnilambe@yahoo.com)

Copyright ටැපල් නිශාන්ත ගමගේ

2020 මක්තෝබර

සංස්කරණය : ගුජ්තානි ගුණස්කර

ආක්ෂර සංයෝජනය : රුවීරා ඒකතායක

කවර නිර්මාණය සහ

පිටු සැකසීම : කවින්ද ගොන්සේකා

මුද්‍රණය : ඔකිඩ් මුද්‍රණාලය

අංක 36/11, කොට්ඨාගැබැල්ල වීදිය, මහනුවර  
විමසීම : 077 322 48 39

## ප්‍රංශ්‍යානුමෝද්‍යාචි

ජ්‍යෙෂ්ඨයේ අත්‍යාවක දුක් කමිකටොලු මැද වුව

සසර දුකින් අත්මිදීමට වෙර දරන

මනුසන් කැලවෙත දයාවෙනි

තලාහේන මාලණී පදිංචි කුමුදිනී දිසානායක මහත්මිය විසින්  
මුද්‍රණය කරවා නොමිලයේ බෙදාහරින ලදී.

"බරමය පිහිට කොට සිටින්න. තමන්ට පිහිට කොට ගන්න. වෙන පිහිටක සොයන්න යන්න එපා. මේ විශ්වයේ වෙන පිහිටක් නැහැ. සිත හඳු ගැනීමට වෙන පිහිටක් නැහැ."

## අදිසි සිත

භාවනා කරන්න පෙළමුනේ, සමහරවිට ලැබුණු පොතක් නිසා, යහළවෙකු නිසා, අම්මා තාත්තා නිසා, ඇතියෙකු නිසා, එසේ නැතිනම් විභාරස්ථානය නිසා, ආරණ්‍යක් නිසා, රූපවාහිනිය, ගුවන්විදුලිය, එසේත් නැතිනම් වෙනත් ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් නිසා, මේ ගමන පටන්ගත්ත ඇති කියා මෙන්ත මේ කාලයේ, මේට අවුරුද්දකට පෙර, අවුරුදු දහයකට පෙරයි පටන්ගත්තේ. ඒ අප දන්නා ඉතිහාසය, අපට මතක් කරන්න පුළුවන් ඉතිහාසය, අපට මතක තිබෙන ඉතිහාසය. නමුත් මේ ආධ්‍යාත්මික ගමනට, මේ භාවනා වාරිකාවට, බොහෝම දිරස වූ ඉතිහාසයක් තිබෙනවා. අමතකව ගිය ඉතිහාසයක්. වැලුලි ගිය අතිතයක්. වරින් වර මතක් වෙනවා විවිධ හේතු නිසා. ඕය කියු හේතු නිසා හෝ අහන්ත ලැබෙන දෙයක්, දකින්න ලැබෙන දෙයක්, කියවන්න ලැබෙන පොතක්, ඇසුරු කරන්නට ලැබෙන කෙනෙක්. එසේ නැතිනම් ඒ මොනවත් නැතිනම්, ජීවිතයේ යම් යම් ප්‍රකම්පිත සිදුවීම්, බොහෝම බරපතල සිදුවීම්, මතක්කර දෙනවා අපට මෙබදු ගමනක් තිබෙනවා ඔබ සම්පූර්ණ නොකළ සහ නිමා නොකළ ගමනාත්තයට නොගිය අවසාන නොකළ ගමනක් තිබෙනවා යන්නට පටන්ගත් ඇති අතිතයේ සිට. ඒ ගමන දිගටම ගියානම්, ඒ කවදා හෝ පටන්ගත් ගමන අප සම්පූර්ණ කළානම්, මේ ප්‍රය්න නැහැනේ. මේ අවුල් වියවුල් තැවුල් මේ මොනවත් නැහැනේ කියන ඒ කාරුණික හඩ අපට ඇසෙනවා. තවත් මේ ගමන කළේමුවහෝත් මෙයටත් වඩා තැවුල් වියවුල් අවුල්වලට මුහුණ දෙන්ත වෙනවා. එනිසා දුන්වත් නැවත මේ ගමන පටන්ගත්ත.

මෙසේ වරින් වර අමතක වෙනවා, අමතක වීම නිසා පමා වෙනවා. නමුත් සිහිපත් වෙනවා. යළින් සිහි වෙනවා. කවුරු හෝ සිහි

කරනවා. ඉතින් නැවත පටන් ගන්නවා, වික දුරක් යනවා පියවර කිහිපයක්, නැවත අමතක වෙනවා, නැවත පමා වෙනවා යලින් පටන්ගන්නවා. දැන් මේ අයුරිනුයි මේ හාටනා වන්දනා ගමන කෙනෙකු සම්පූර්ණ කරන්නේ. පටන්ගත්ත මොංගොන් සිට එක දිගට හැල්මේ දුව අන් සියල්ල අමතක කර පසෙකට දමා හරියට මීටර සියය එසේ නැතිනම් හාරසියය, එසේ නැත්තම් ඔය රට හරහා දුවනවා මෙන් එසේ තරගයක මෙන් පටන්ගත්ත මොංගොන් සිට දෙපැත්ත බලන්නේ නැහැ, කන්න බොන්න නවතින්නේ නැහැ, දිගටම දිගටම දිගටම දුවලා දුවලා අන්තිම දිනුම් කණුව ආවිට තමා නැවතී හති අරින්නේ. එවැනි යැමක් නැහැ. එවැනි යැම් තිබෙන්න පුළුවන් වෙන අංශවල නමුත් මේ හාටනාවේ එසේ නැහැ. එය හරි ලස්සනයි එසේ යන්න පුළුවන්තම්. එසේ වෙනවානම් කොපමණ හොඳද? නමුත් එය එසේ තොටන බවයි පෙනෙන්නේ. මොකු උතන්දුවකින් පටන්ගන්නවා. හොඳ කාලසටහනක් හදා හැම මාසෙම අඩුමගානේ එක ද්වසක් හෝ ඒ වෙනුවෙන් ගතකරනවා. ඒ ආකාරයට සැලසුම හදනවා වැඩ පිළිවෙළක් හදනවා. උදේටත් ගෙදරදී පැයක් පමණ වාඩී වෙනවා හැන්දැවටත් එසේ කරනවා. සක්මන් කරනවා. දැන් මෙසේ වැඩිසටහනක් හදා කාල සටහනක් හදා සමහරවිට ද්වසක් දෙකක් සතියක් දෙකක් එසේ යනවා. නමුත් ඉන්පසු 'ආ.. දැන් ඇති' කියා නවත්තනවා තොමෙයි. නමුත් ප්‍රමුඛතාවය දෙන්න වෙනවා නැතිනම් දෙනවා වෙනත් කාරණාවලට. එදිනෙදා කටයුතුවලට අසනීපවලට වගකීම්වලට ප්‍රමුඛතාවය දී හාටනා වාරයක් දෙකක් අතහරිනවා. එකක් දෙකක් මග හැරෙනවා. තොදුනුවත්වම සියල්ලම අතහැරිලා. සියල්ලම අතහැරුණු බව දන්නෙන් නැහැ. හාටනාව, දහම සියල්ලම අතහැරිලා. ඒ බව දන්නෙන් නැහැ. එබදු කළවර නැතිනම් අලුර වැටුණු කාල තමා වැඩී. සියල්ල කළවර වෙලා හරියට පහුගිය ද්වසක තිබුණු සූර්යයක්

ගුහණය වගේ. සම්පූර්ණයෙන්ම අලුරුවෙලා කඹතිරවලින් වැහිලා අපට අපවත් නොපෙනෙන ද්‍රව්‍ය සහි මාස අවුරුදු ආත්ම ගණන තමා වැඩි. එවැනි පැය නොවෙයි ද්‍රව්‍ය නොවෙයි සහි නොවෙයි මාස අවුරුදු නොවෙයි ආත්ම ගණනක් යන්න පුළුවන්. කඹවරේ යන්න පුළුවන්. ගොස් කොහො හෝ වැරිලා අන්න සිහිකල්පනාව ආවිට තමා මතක් වෙන්නේ කුමක්ද කරන්නට අවශ්‍ය, කුමක්ද කළ යුත්තේ සහ මොනවද මේ කරමින් සිටින්නේ. නැවතත් පටන්ගන්නවා. ඉතින් නැවතත් රික දුරක් යනවා. නැවතත් අමතක වෙනවා. මෙයට තමා දහමේ “පමාද” කියා කියන්නේ. මැරුණා වගේ ජීවිත් වෙනවා. මැරුණා වගේ. මැරුණා වගේ ජීවිත් වෙන්න පුළුවන් කෙනෙකුට. එතන ජීවිතයක් නැහැ. තිබෙන්නේ මරණයක්. මළ මිනියක් සේ ඔහේ සිටින්න පුළුවන් ද්‍රව්‍ය ගණන් අවුරුදු ගණන් ආත්ම ගණන් මළ මිනියක් සේ සිටිනවා. “පමාද” ජීවිතයේ.

ඒ වගේම කළුණ මිතුවරුනි, අපට පුළුවන් ආධ්‍යාත්මික ඩුස්මක් අරගෙන නැගිරින්න. මළ මිනියක් ඩුස්ම ගන්නේ නැහැනේ. කවුරු හෝ අර කෘතිම ස්වසනයක් දෙනවා වගේ ආධ්‍යාත්මික ඩුස්මක් දුන්විට පොතකින් හෝ කළුණ මිතුයෙකුගෙන් හෝ නැවත පණ එනවා. එවිට තමා කෙනෙකුට දැනෙන්නේ තමන් ජීවිතවන බව. මළ මිනියකට නොදැනෙන දෙය ජීවිතවෙන බව. දැනෙන්න බැහැනේ. දැනෙනවානම එය මළ මිනියක් නොවෙයි. පමාද වුණු ජීවිතය ජීවිතයක් නොවෙයි. පමාද වුණු ජීවිතයට කියන්න බැහැ ජීවිතයක් කියා. ඔහේ සිටිනවා. එසේ ඔහේ සිටිම ජීවිත් වීම නොවෙයි. ඔහේ ඉදිම. බඩිනි වෙලාවට කනවා. තිබහට බොනවා. නිදිමතට නිදාගන්නවා. අසනීපෙට බෙහෙතක් ගන්නවා. අලුත් අවුරුද්දට අලුත් ඇශ්‍රම් ගන්නවා. තැගි දෙනවා. ඔහේ සිටින්න පුළුවන් යය ආකාරයට ඒ බාරිතු ඉටු කරමින්. අපත් සිතනවා අප ජීවිත වුණා, දැන් මෙපමණ කළ ජීවිත වුණා ඒ

අවුරුද්දත් අවසානයි. අපුත් අවුරුද්දක් ආවා. එය එක්තරා ආකාරයක ජීවිතයක් කියන්න පුළුවන් නමුත් එතන නැහැ සැබැ ජීවිතයේ සුවඳ. මල මිනියකට සුවඳ දැනෙන්නේ නැහැ. එසේ ජීවත්වන කෙනෙකුගෙන් ආධ්‍යාත්මික සුවඳක් අනිත් අයට දැනෙන්නෙත් නැහැ. දැන් මල මිනියකින් දැනෙන සුවඳ කුමක්ද ගඟ මිසක්. පමා වුණු ජීවිතයක උරුමය තමා ඒ මරණය සහ මරණයට සම්බන්ධ සියලුම කාරණා. එවැනි කෙනෙකුගෙන් අනිත් අයට ලොකු උත්තේපනයක් ලැබෙන්නේ නැහැ ජීවිතයේ. අනිත් අයට ආධ්‍යාත්මික සුවඳක් ආසුහනය කරන්නත් බැහැ. ඒ අයට දැනෙන්නෙත් නැහැ. වෙනසක් නැහැ. ඔය කුමක් හෝ නිවසේ තිබෙන යන්ත්‍රයකයි එවැනි ජීවිතයකයි ලොකු වෙනසක් නැහැ.

මේ අපුත් අවුරුද්දදේ සමහරවිට අපට ඇති වුණා පිබිදීමක්, ඇතිවුණා ගැමීමක් අර කවදා හෝ පටන්ගත් ගමන ඉක්මන් කරන්නට අවශ්‍යයයි වේවත් කරන්නට අවශ්‍යයයි යළින් පටන්ගන්නට අවශ්‍යයයි කියා. අපුත් අවුරුද්දක ඇතිකරගත යුතු සහ ඇතිකරගත හැකි හොඳ අදිටනක් නැතිනම් ආකල්පයක් තමා අප අපේ සිත හදාගැනීමේ අවශ්‍යතාව නැතිනම් අප අපේ සිත තේරුම් ගන්නට අවශ්‍යයයි කියන කාරණය. මොකද මෙය කාටවත් කර දෙන්න බැහැ. සිත හැදිම කාටවත් කර දෙන්න බැහැ. වෙන ඕනෑම දෙයක් හදා දෙන්න පුළුවන්. කැඩුණු අතක් පයක් හදා දෙන්න පුළුවන්. කැඩුණු දතක් හදා දෙන්නත් පුළුවන්. දත් සෙටි එකමත් හදා දෙන්න පුළුවන්. වෙන උපකරණයක් කැඩුණමත් හදා දෙන්න පුළුවන්. ගෙයක් දොරක් වාහනයක් ඒ ඕනෑම දෙයක් තව කෙනෙකුට හදා දෙන්න පුළුවන් දන්නවානම්. නමුත් කළුණාණ මිතුවරුනී, මගේ සිත කාටද පුළුවන් හදා දෙන්න? මට පුළුවන්ද කාගෙවත් සිතක් හදා දෙන්න? සමහරවිට ඔබට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති සිත හදාගැනීම පිළිබඳ කෙසේද

සිත හදාගන්නේ කියන එක. නමුත් එය කෙසේ දැනගෙන සිටියත් තව කාගෙවත් සිතක් හදා දෙන්න බැහැනේ. කියා දෙන්න පුළුවන් මෙහෙමයි සිත හදා ගන්නේ. මෙසේ සිතන්න. මේ දේවල් සිතන්නේ නැතිව සිටින්න. එවැනි උපදේශයක් දීම හැර “කෝ දෙන්න මා හදා දෙන්නම්” කියා එසේ සිතක් හදන්න බැහැ. නොමිලේ හදාදෙන්නත් බැහැ කුරු හදා දෙන්නත් බැහැ මිලකට හදන්නත් බැහැ කොහොමත් බැහැ.

අසරණයි. සරණක් තැහැ. සිත හදාගැනීම කියන තැනට එනවිට කාගෙවත් සරණක් තැහැ අපට. ඒ නිසා තමා දහමේ කියන්නේ තමන්ම සරණ යන්න. තමන්ට පමණයි පුළුවන් තමන්ගේ සිත හදාගන්න. වෙන කවුරුත් සිත හදාදෙයි කියා බලාගෙන සිටින්න එපා. එවැනි කෙනෙකු තැහැ. මිනිස් ලෝකයෙත් තැහැ දිව්‍ය ලෝකයෙත් තැහැ බුජ්ම ලෝකයෙත් තැහැ වෙන ලෝකයකත් තැහැ, කොහොන් හෝ ඇවිත් මේ අපේ අදුරු හදගැබට ඇවිත් අදුරු ජ්විත කුරියට ඇවිත් සිත අදුත් වැඩියා කර යන්න පුළුවන් කෙනෙක් කොහොද සිටින්නේ කාටද එන්න පුළුවන්. සිත හදාගත් අය ඕනෑ තරම් මිනිස් ලෝකයෙත් ඇති. දිව්‍ය ලෝකවලත් ඇති බුජ්ම ලෝකවලත් ඇති සිත හදාගත් උතුමන්. තමන්ගේ සිත් හදාගත් උතුමන්. නමුත් ඒ කිසීම කෙනෙකුව කළයාණ මිතුවරුති, එන්න බැහැ අපේ අදුරු ජ්විත කුරිය ඇතුළට. මේ මනස ඇතුළට ඇවිත් ඒ මනසේ වැරදි තැන් තිවරදි කර අඩුපාඩු පුරවා අනවශ්‍ය අංග ඉවත් කර සිත ඔපමටටම කර ප්‍රකාශීමත් කර පරිපූරණ කර හොඳ සිතක්, හැඳුණු සිතක්, වැඩුණු සිතක්, පරිණත සිතක් අවබෝධයට පත් සිතක් බවට පත්කර අපේ අතට දී යන්න. එවැනි ප්‍රාර්ථනයක් එවැනි විශ්වාසයක් එබඳ බලාපොරොත්තුවක් අප හැමෝම ලග ඇති. කවුරු හෝ අපට පිහිට වෙයි. ජ්වත් වී සිටින කෙනෙකු මිය ගිය කෙනෙකු කවුරු හෝ අපට

පිහිට වෙයි. පිහිට වෙයි. වෙනත් බොහෝ කාරණාවලට පිහිට වෙයි. නමුත් මෙතනදී ඒ කාටවත් බැහැ පිහිටක් වෙන්න. පිහිටක් කියන්නේ සිත හඳා දෙන්න බැහැ. සිත හඳාගන්න හැටි කියා දෙයි අපට. ආදර්ශයෙන් පෙන්වය මෙසේ සිටියාත් මේ ප්‍රශ්න තැහැ. අවවාදයක් දෙයි උපදේශයක් දෙයි ආදර්ශයක් දෙයි එපමණයි. අපේ ගමන අප යායුතුයි.

හඳානොගත් සිතක් සමග මෙතෙක් දුරක් ආවා සේ දිගටම යනවද මේ ගමන, හඳානොගත් සිතක් සමග. හඩන සිතක් සමග. වැළපෙන සිතක් සමග. ඉකිබිඳින සිතක් සමග. සූසුම් හෙලන සිතක් සමග මෙතෙක් දුරක් පැමිණියා සේ දිගටම ජ්විතයේ ඉදිරියටත් යනවද. එය නම් අපේ ප්‍රාර්ථනය සහ අදහස මේ කිසිවක් අවශ්‍ය තැහැ. මේ කිසීම ආධ්‍යාත්මික කියන, හාවනා කියන, ධාර්මික කියන මොනවත් අවශ්‍ය තැහැ එහෙනම්. බඩින්නට කාලා, තිබහට බිලා, නිදිමතට තිදාගෙන, අසනීපෙකට බෙහෙතක් අරගෙන ඒ වාරිතු වාරිතු ඉටුකරමින් සිටියාම හොඳවම ඇති.

නමුත් අප තීරණයක් ගතහොත්, තැහැ මීට වඩා වෙනස් ජ්වත්වීමක් තිබෙනවා. මෙයට වඩා ගැඹුරු ජ්වත් වීමක් තිබෙනවා. මතුපිට කනබොන දෙයටම නොවෙයි ජ්වතය කියන්නේ. ඒ වාරිතුවාරිතු ඉටුකිරීමටම පමණක්ම නොවෙයි ජ්වත් වීම කියන්නේ. ඔය වික කරන්න නොවෙයි අප මේ මනුෂ්‍යත්වය මිලයට අරගෙන ආවේ. ඉතාම ඉහළ මිලක් ගෙවා තමා හැම කෙනෙකුටම මනුෂ්‍යත්වය මිලයට ගන්න ලැබෙන්නේ. මේවා විකුණ්නන්න තිබෙන දේවල්. මේ ජ්වත කියන දේවල් විකුණ්නන්න තිබෙනවා සංසාරය තැමැති වෙළඳපෙළේ, ඒ මාකටි එක් විකුණ්නන්න තිබෙනවා. මනුෂ්‍ය ජ්වත, තිරිසන් ජ්වත වාගේම අපාය ජ්වත, දිව්‍යමය ජ්වත සියල්ලම විකුණ්නන්න තිබෙනවා. අත් තිබෙන මුදලට තමා ගන්න වෙන්නේ

වෙළඳ පොලෙන් යමක්. ගෙයට ගන්න බැහැ. අප උපයාගත් දහය දී ගන්න පුළුවන්. ඒ දහය දී. ඒ මය ජීවිත වෙළඳ පොලේ මිල දරුකකය බැලුවම ඉහළම මිලක් ගෙවා තමා මනුෂය ආත්මහාවයක් මිලයට ගන්න ලැබෙන්නේ. අනිත් හැම ජීවිතයක්ම රට වඩා ලාබයි. පුගක් ලාබයි. ඉතාම විශාල මිලයකට උපයාගත්ත මහන්සිවී සමහරවිට අවුරුද්දක් දෙකක් නොවයි සමහරවිට ආත්ම ගාණක් උපයාගත්ත දහය එකතු කරගත්ත දහය සියලුළුම දී තමා මේ මනුෂය ආත්මය ලබාගෙන ඇත්තේ. ගැටුව අපට මෙය මතක නැහැ. කියකටද මේ ජීවිතය අප ගත්තේ, කියක් දිලාද කියා අපට මතක නැහැ. ඔහෝ ලැබුණා වගේ හැරිමක් තමා තිබෙන්නේ. ඔහෝ ලැබුණා නිකන් ලැබුණා වගේ. නිකන් නොවයි මෙය ලැබුණේ කියන එක, මෙය නිකන් ලැබෙන්නේ නැහැ, නොමිලයේ නොලැබෙන බව තේරෙන්නේ අද නොවයි මෙය නැතිවුතු ද්වසට. මෙසේ ගොස් ද්වසක අප හැමෝවම මේ ජීවිතය නැති වෙනවා. අන්න ඒ නැතිවෙන වෙලාවේ අපට වැටහෙයි නැවතත් මෙබදු ජීවිතයක් ගන්නට නම් කොපමණ ගෙවන්නට අවශ්‍යයද? එපමණට අප පොහොසත්ද? උපයාගෙන තිබෙනවාද? මේ ජීවිතයේදී අප, උපයාගෙන තිබෙනවාද? නැතිනම් වියදම් කිරීම පමණක්ද කර තිබෙන්නේ? අප වෙළඳපොලට යන්නේ නැහැනේ නමුත් ගිය ද්වසට තමා තේරෙන්නේ මේ මිල කියද. එක එක ආත්මවල මිලෙහි වෙනස. එතනදී අපට තේරෙයි අප කොපමණ දුප්පත්ද.

කළුණාණ මිතුවරුනි, එබදු උපරිම මිලක් ගෙවා අත්පත්කරගත් මේ මිනිස් ජීවිතය ඔහෝ සිටින්න නොවයි තිබෙන්නේ. ඔහෝ සිටින්න නොවයි. ඔහෝ කාලය ගෙවන්න නොවයි. කරන්න දෙයක් නැති නිසා ඔහෝ ද්වස් ගෙවෙනවා, සති ගෙවෙනවා, මාස ගෙවෙනවා. එසේ නොවයි. එයට වඩා හරවත් වූත් අර්ථවත් වූත් ගමනක් යන්න. අපට

යන්න ගමනක් තිබෙනවා. අප හිය ගමනක් තිබෙනවා. නමුත් අවසන් කලේ තැහැ. දුන් මතක තැහැ. අතරමග තැවැක්වා. එක වතාවක් නොවෙයි සියදහස් වාරයක් අතර මග තැවැක්වා ගමනක්. සිය දහස් වාරයක් තැවත තැවත පටන්ගත් ගමනක්. තවත් එක් වතාවකට යළින් පටන්ගත්නයි මේ අලුත් අවුරුද්දේ අප මේ සූදානම් වෙන්නේ. සිත හඳාගැනීමේ ගමන. අමාරුම ගමනක්. දුෂ්කරම ගමනක්. තතිවම යායුතු ගමනක් සහ නිමා නොවන, අවසන් නොවන ප්‍රතිඵල ලැබෙන ගමනක්.

“සිත” බොහෝම ලස්සන වචනයක්. සිත. ඒ වචනයේ තිබෙන ලස්සන සිතත් සමග අප අත්දැකිනවාද? සිත නිසා අප දැකිනවාද එබැඟු ලස්සනක්? එහෙම තැකිනම් සිත නිසා අපට දැකින්න ලැබේ තියෙන්නේ අවලස්සනක්ද වැඩිපුරම? වැඩිපුර සිත නිසා අපට විදින්න වී තිබෙන්නේ අසහනයක්ද? ඇයි මේ ලස්සන වචනයට බැරි අපට ලස්සන කරන්න. මේ වචනය ලස්සනයි “සිත” බොහෝම ලස්සන වචනයක් සිත. ප්‍රශ්නය මේ ලස්සන අකුරු දෙකේ වචනයට ඇයි බැරි වී තිබෙන්නේ අපේ ජීවිතය ලස්සන කරන්න? අපේ ජීවිතය සුන්දර කරන්න? සුවපත් කරන්න ඇයි බැරි වී තිබෙන්නේ? මේ ලස්සන අකුරු දෙකේ වචනය නිසා වැඩිපුර අප විදින්නේ වද වේදනා නම් සහ අප ලගින් සිටින අයට වැඩිපුර විදින්න වී තිබෙන්නේ වද වේදනා නම් අපේ සිත නිසා. එසේ නම් අප දෙවරක් මෙනෙහි කළයුතු වෙනවා අප මේ සිතත් සමග මොනවද කරන්නේ? මේ සිතට මෙහෙමම තිබෙන්න අරිනවාද සිටින්න දෙනවද එසේ තැකිනම් වෙනස් කරනවාද. නමුත් සිත දෙස බැලුවම මේ ජීවිතය දෙස බැලුවම අපට පෙනෙන්නේ අප වැඩිපුර විදින්නේ සැපනම් තමන්ගේ සිත නිසා තමන් වැඩිපුර විදින්නේ සැපනම් අනිත් අයටත් එය හරිම සනීප නම් එසේ නම් ඒ සිතට එහෙමම තිබෙන්න ඇරීම තමා කළ යුත්තේ.

සිත මූලික ලක්ෂණ දෙකකින් සමන්විත දෙයක්. දෙයක් කියන්නේ දච්චයක් නොවෙයි. ස්වභාවයක්. සිතේ මූලික ලක්ෂණ දෙකක් තිබෙනවා. කුමක්ද ඒ ලක්ෂණ දෙක? තමන්ට අවශ්‍ය දෙය ලැබුණුවිට සතුව වෙන ලක්ෂණය, ස්වභාවය. සිතට කැමති දෙය ලැබුණුවිට සිත ඉල්ලන දෙය දුන්විට එයා සතුව වෙනවා. ඒ වගේම ඒ ඉල්ලන දෙය නොලැබෙන විට අසතුව වෙනවා. ප්‍රාර්ථනා කරන දෙය නොලැබෙන විට අසන්නේෂයට පත්වෙනවා. මේ තමා සිතේ මූලිකම ලක්ෂණ දෙක. මේ ලක්ෂණ දෙක හොඳට පෙනෙනවා ප්‍රං්ඩිරුවෙකුගේ හැසිරීම දෙස බැඳු විට. ප්‍රං්ඩි දරුවෙක් සමහරවිට අඩනවා තැත්තම් හිනා වෙනවා. ඒ දරුවා හිනාවෙන්නේ ඒ දරුවට අවශ්‍ය දෙය ලැබෙනවිට. අඩන්නේ අවශ්‍ය දෙය ලබාගන්න සහ අවශ්‍ය දෙය නොලැබුණුවිට. එතෙන්දී අඩනවා. එනිසා කැමති දෙය සිදුවනවිට කැමති දෙය ලැබෙනවිට හිනාවෙන සතුවෙන සහ කැමති දෙය නොවෙන විට ඉල්ලන දෙය නොලැබෙනවිට අසතුව වෙන සහ හඩින ස්භාවයෙන් යුත්ත සිතක්. මේ තමා සිතේ පෙනෙන්න තිබෙන මූලිකම ලක්ෂණ දෙක. තව බොහෝ ලක්ෂණ ඇති සිතේ හැංගුනු තමුත් අප කාටත් පෙනෙන්න තිබෙන සිතේ මූලිකම ලක්ෂණ දෙක තමා, මේ. මේ ලක්ෂණ දෙක හොඳට දරුවෙකුගෙන් පෙනෙනවා. දරුවා කැමති දෙය ලැබුණුවිට රට එහා දෙයක් තැහැ, ලෝකයම දිනුවා වගේ. තමුත් ඒ ලැබුණු දෙය බොහෝම ප්‍රං්ඩි දෙයක් වෙන්න යුත්වන්. පොඩි සිති බොලයක්, බොනික්කෙක්, පොඩි සෞල්ලම් කාරෙකක් වෙන්න යුත්වන්. තමුත් ඒ තමා ලෝකය. ලෝකයම ලැබුණා වගේ. තමුත් ඉල්ලන සිති බොලය නොලැබුණාම මොනවා තිබුණක් වැඩක් තැහැ. එය දෙනතෙක්ම අඩනවා.

කළඹාණ මිතුවරුනි, ඒ පදරුවා මෙතන තැහැ. ඒ දරුවා මෙතන තැහැනේ. තමුත් ඒ දරුවා මෙතන තැති වුණාට ඇතුළේ

ඉන්නවා. මේ වැඩිහිටි හැමෝගේම ඇතුළේ අර ඉල්ලන දේ ලැබෙන විට සතුවූ වෙන සහ සිනාසෙන, නොලැබෙනවිට අසතුවූ වෙන සහ වැළපෙන ඒ අදරුවා හෝ ලදුරිය හැමෝගේම ඇතුළේ කාම සිටිනවා. සිටින්නේ කෙසේද අර ප්‍රංචි දරුවෙකු වගේ. මේ අලුත් අවුරුද්දක්. 2020. මේ 2020 වෙනවිට අපේ වයස අපට උපන් අවුරුද්දක් සමග ගලපා 2020 න් අඩු කර කියන්න පුළුවන් කොපමණද, අප කොපමණ වයස අයද. උපැන්න සහතිකයන් සමග බලා කියන්න පුළුවන්. ගාරීරකව එපමණ වයස්ගත වුණත් අත්දැකීම්වලින් එපමණ පොහොසත් වුණත් දැනුම්න් එපමණ පිරුණත් අර ආධ්‍යාත්මයෙන් සිටින්නේ අදරුවෙකු හෝ ලදුරියක්. මොකද තවමත් අප කැමති දෙය වෙනවිට සතුවූ වෙනවා නොවෙන විට දුක් වෙනවා. එසේ නම් අපේ කායික වයස අවුරුදු 40ක්ද 30ක්ද 60ක්ද 50ක්ද 70ක්ද 80ක් වැදගත් නැහැ එදා මෙදා තුර ලැබූ අත්දැකීම් කන්දරාව කොපමණද කියන කාරණයත් වැදගත් නැහැ. ඒ ජීවත්වීම හරහා මොනතරම් දේවල් ඉගෙනගෙන තිබෙනවාද දැනුමක් ලෙසට එකතුකරගෙන තිබෙනවාද ඒ කාරණයත් මෙතනදී වලංග නැහැ. ඒ සියල්ල අනිඛවා තවමත් ඉල්ලන දෙය නොලැබෙන විට ඇතේනවා නම් එමිපිට හෝ ඇතුළෙන් කාටත් පෙනෙන්න හෝ නොපෙනී සහ ලැබෙනවිට උද්දාමයට පත්වෙනවා නම් ඒ කියන්නේ තවම අප ආධ්‍යාත්මිකව මූහුකුරා නොගිය අයයි. උපන්න තැනමයි සිටින්නේ වැඩිලා නැහැ. මූහුකුරා ගොස් නැහැ. පරිණත වී නැහැ. අපේ ආධ්‍යාත්මික වයස කියද කියන එක තමා වැදගත් වෙන්නේ. ආධ්‍යාත්මිකව අප කොපමණ පරිණත වී ඇත්ද එය සිතන්නට කාලයයි මේ.

මේ අවුරුද්ද අපට වෙන්කරන්න පුළුවන් නම්, නැතිනම් මේ අවුරුද්ද අපට කැප කරන්න පුළුවන් නම්, මේ අවුරුද්දේ අපට ප්‍රමුඛස්ථානය දෙන්න පුළුවන් නම්, අපේ ආධ්‍යාත්මික පෝෂණය

සඳහා, අන්න හොඳ අධිශ්චිතයක් හොඳ සැලසුමක්, මේ අප්‍රත් අවුරුද්දේ මුළුම පසලාස්වක පොහොය දච්සේ, දුරැතු පොහොය දච්සේ ඇතිකරගන්න. අතිත් වැඩ තවත්තා මේ අවුරුද්දම හාවනා මධ්‍යස්ථානයක, ආරණ්‍යයක, පන්සලක සිටින්නම නොවෙයි. එසේ නොවෙයි. නමුත් කොහො සිටියත් සිටින තැන නොවෙයි වැදගත්, සිටින තැනට බැහැ අපව පෝෂණය කරන්න ආධ්‍යාත්මිකව. එය අප කරගතුයුතු දෙයක්. අප දෙනවද ජීවිතයේ වැඩිතැනක්, මේ අවුරුද්දේ වැඩි කාලයක් ඇතුළතින් වැඩින්නට. ඇතුළතින් මූහුකරා යන්නට. මේ 2020 ජනවාරි පළමුවෙනිදට අප කොයි වගේ කෙනෙකු ලෙසටද ආවේ. ඒ ලෙසටමද අප දෙසැම්බර් 31 වෙනිදා යන්න සිතා සිටින්නේ මේ අවුරුද්දේ. එසේ නම් කළුණාණ මිතුවරුනි, අප අපමණ පුණුස්කන්ධයක වියදම් කර මිලයට ගත් මේ මත්‍යාපන ආත්මභාවයෙන් මොනවද ලබාගෙන තිබෙන්නේ? මේ ගමන අප තත්ත්වම යායුතු ගමනක්. අත්වැළේ බැඳුගෙන කණ්ඩායම් ආකාරයට සමුහයක් ආකාරයට සිත හදාගැනීමේ ගමන යන්න බැහැ. මේ වැඩසටහනත් සාමූහික වැඩසටහනක්නේ. කෙනෙකුට සිතෙන්න පුළුවන් අප සියල්ලේලාම මෙය අසාගෙන සිටිනවා. අප හැමදෙනාටම තමා කියන්නේ, අප හැමෝමත් අසාගෙන සිටිනවා. තැහැ හැමෝම අසන්නේ තැහැ. හැමෝම අසාගෙන තැහැ. එසේ හැමෝටම අසන්නත් බැහැ. අප එක එක්කෙනා වෙන වෙනම අසන්නේ තම තමන්ගේ කන් දෙකින්. තව කෙනෙකුගේ කන් දෙකකින් අපට අසන්න බැහැ. අඩුමොගානේ තව එක් කෙනෙකුගේ කනකින් හෝ අපට අසන්න පුළුවන් නම් අපට කියන්න පුළුවන් මෙය සාමූහික අන්‍යාසයක්. එසේ අහන්න බැහැනේ. මා අහනවා නම් මා ඇසිය යුත්තේ මගේ කන් දෙකින්. මගේ කන් දෙකින් මා අසන්න නම් මා මගේ කන් දෙකට අවධානය යොමු කරන්න අවශ්‍යයි. වෙන කෙනෙකුට බැහැ මගේ අවධානය මගේ කන් දෙකට

යොමු කර දෙන්න. එය මා කරගන්න අවශ්‍ය දෙයක්. ඔබ ඔබේ කන් දෙකින් මේ කියන දෙය අසන්නේ, එයට අවධානය ඔබ විසින් යොමු කළාත් පමණයි. එය පොදුගලික දෙයක්. තනි තනිව කළයුතු දෙයක්. රළුගට තේරුම් ගැනීම ගන්න. පොදුවේ තේරුම් ගන්න බැහැනේ.

මෙතනට පස් දෙනෙකු ආවා කියන්න එකට. මේ පස්දෙනාට අප කියනවා එක්කෙනෙකු තේරුම් ගත්තනම් ඇති 'ආ.. ඔයා තේරුම් ගත්තකෝ එතකාට අපට පස්සේ කියා දෙන්න'. එහෙම බැහැ. එක්කෙනෙක් තේරුම් ගත්තොත් එයාට හොඳයි. දෙදෙනෙක් තේරුම් ගත්තත් අනිත් තුන් දෙනාට වැඩික් තැහැ. තේරුම් ගැනීමත් තනි තනිව කළයුතු දෙයක්. ඇයිම, අවධානය, තේරුම් ගැනීම සහ තේරුනවිට අප ඒ අනුව ජ්වත් වෙන්න අවශ්‍යයයි. ජ්වත් වීමත් තනියම. මට තේරුණොත් කරන වැඩ අවධානයෙන් කරන්න අවශ්‍යයයි කියා, එවිට මා ඒ සඳහා උත්සාහයක් කරන්නට අවශ්‍යයයි අවධානයෙන් වැඩ කරන්න. මා විරෝධ නොකළාත් අවධානයෙන් වැඩ වෙන්නේ තැහැ. වෙන කෙනෙකු විරෝධ කළානම්, ඒ එයාට මට නොවේයි. මෙතන බෙදාගන්න ලොකු දේවල් තැහැ. හොතික දෙය බෙදාගන්න පූඩ්වන්. අප දානයේදී කරන්නේ හොතික දෙය බෙදාගන්තවා නොමැසුරුව කරුණාවෙන්, මෙමත් යෙන්, අනුකම්පාවෙන්, දායාවෙන්. ධර්ම දානය කියන්නෙක් බෙදාගැනීමක්. එනිසා මේ කරන්නෙන් ධර්ම දානයක් තමුත් ඇඟුම්කන් දෙන්න පටන්ගත්විට එතන සම්පූර්ණයෙන්ම තනි වෙනවා. අප අපම තනි තනිව කරගන්න අවශ්‍ය දෙයක් මෙතනින් එහාට තිබෙන්නේ. ඇදගෙන යන්න බැහැ මේ පාරේ. ඇදගෙන යන්න, තල්ලුකරගෙන යන්න බැහැ. උනන්දු කරවන්න පූඩ්වන්, පොලුඩුවන්න පූඩ්වන්. සංවේදය ඇති කරන්න පූඩ්වන්. සිත කියන්නේ දැකිය යුතු දෙයක්. දැනගතයුතු දෙයක්. සිත නොදුකු, සිත ගැන නොදුන මේ පාරේ යන්න බැහැ.

මොනවා හෝ අපට කරන්න පුළුවන් පැත්තකට වී වාඩි වී ඇස් වහගෙන කිසියම් දෙයක් කරන්න පුළුවන්. එයින් ප්‍රයෝගනත් ලැබේයි තමුත් මේ සිත හදාගන්න ගමනේ එක අඩියක්වත් යන එකක් නැහැ, සිත නොදුකි.

අප මෙහේ සිටින්නේ බොහෝම ස්වල්ප කාලෙකට. මෙහේ කියන්නේ මේ මධ්‍යස්ථානයේ. බොහෝම වික වෙළාවකට. සමහරවිට අද පැය කිහිපයකට. නැතිනම් රැයේ සිට තව දින දෙක තුනකට සිටින්නේ. මේ පරිසරය හරි ලස්සනයි. ඉර පායනවා, ඉර බහිනවා, මේ ගහකොල, කදු මුදුන් මේ සියල්ලම ලස්සනයි. සමහරවිට මේ දච්ච දෙක තුන මදි වෙයි මේ ලස්සන දකින්න. මෙහෙන් යන විට අද භැන්දැවේ හෝ දොලොස් වෙනිදා හෝ යනවිට කවුරු හෝ ඇපුවොත් ඔබෙන් ඔබ දැක්කද අර කන්දේ ලස්සන? ඒ කදු මුදුන් ලස්සන දැක්කද? කදු මුදුනට ගියාම වට්ටීම පෙනෙන ලස්සන දැක්කද? මොන වගේ උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද? ඔබෙන් ඇපුවොත් කවුරු හෝ කොහො සිටිද මේ එන්නේ කොහොද සිටියේ රැයේ පෙරදා? “ආ..නිල්ලඹ සිටියේ. නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ”. “ආ.. ඇත්තද. දච්ච කියක් සිටියද?” “දච්ච තුනක් සිටියා” “අර උඩ කන්දට නැග්ගම කොවිවර ලස්සනට පෙනෙනවාද එය දැක්කාද? වෙන කොහොවත් එවැනි ලස්සනක් පෙනෙන්නේ නැහැ.” දැන් එසේ ඇපුවොත් එය දැක්කද කියා, නිකමට දැක්කේ නැහැ කියන්න වූණෙන් “නැහැ මට දකින්න බැරි වූණා අයියේ අපරාදේ” කියා, සිතේ ලොකු පසුතැවිල්ලක් එයින් නේද ලොකු හෝ පුංචි හෝ. “අයියේ අපරාදේ ඔපමණ දච්ච සිට ඇයි ඒ ලස්සන දැක්කේ නැත්තේ?” මා මේ කාරණය කියන්නේ එසේ අහන්න ලැබෙන නිසා. සමහරවිට එසේ අහන්න ලැබෙනවා. ඒ ගැන නොවෙයි පසුතැවිල්ලක් ඇති වෙනවා නම් ඇතිකරගන්න අවශ්‍ය. මේ දච්ච දෙක තුනක් ඉදළත් භාවනා

මධ්‍යස්ථානයක, සිත දැක්කද කියා ඇසුවිට එයට නැහැ කියන්න වෙනවනම් එය මොන තරම් අපරාධයක්ද?

එක වරක් නිතර මෙහෙට ආ කෙනෙක් තවත් මෙහෙට දච්සේ දෙක තුනකට පැමිණී පිරිසක් සමග ඇවිත් මට ඒ අයට අදුන්වා දී, මෙහෙට පුරුදු කෙනා කියනවා “මේ අය මෙහේ ඇවිත් දැන් දින දෙකක් තුනක් වෙනවා තවම වැව දැක නැහැ. මොන අපරාධයක්ද ඒක”. එයා කියනවා “එක්ක ගිහින් පෙන්නන්නද, තවම මේ පුලු කපොලේල දැකලා නැහැ. එක්ක ගිහින් පෙන්වන්නද?” එයාට එක ලොක අපරාධයක් වගේ මෙහෙ දින දෙක තුනක් ඉලුලා එවැනි එකක්වත් දකින්නේ නැතිව යන්න වෙන එක. මේ අය යන්න ලැස්ති වාහනයට නගින්න, යනකාට තමා මෙයා දුවගෙන දුවගෙන ඇවිත් මෙය කියන්නේ. ඉතින් මා මොනවා කියන්නද? මවි ඒ කියපු කෙනාට, ඔබ මෙහෙ කවදාවත් ඉඳ නැහැ. කවදාවත් ඉඳ නැහැ මෙහේ. ඒ ඉඳ නැති නිසයි ඕවා කියන්නේ. ඒ නිසා පුළුවන් නම් මය ඉතුරු පැය භාගය යන්න හෝ කලින් මෙහෙ සිටින්න. මෙහෙ සිටියනම් මෙහේ ඇත්තටම සිටියා නම් ඔහාම තොවෙයි කියන්නේ. කියන්න පුළුවන් මේ අය දච්සේ දෙක තුනක් මෙහෙ සිටියා තවම වර්තමාන මොහොතු දැක නැහැ. තවම සිත දැක නැහැ. සිතිවිලි දැක නැහැ. අතීතයට දුවන සිත දැක නැහැ. අපරාදේ ඒවා තොදැක යන්න දෙන එක. ඒ කෙනා ඇත්තටම අර පිරිසට ආදරයෙන්, කරුණාවෙන් වෙන්න පුළුවන් එසේ තවම කදු මුදුන දැක නැහැ කියන්න ඇත්තේ. ඒ අයට උදවිවක් කරන්න අවශ්‍යයයි කියන වේතනාවෙන්. නමුත් එය තමා මෝඩකම්. ඒ කරුණාවත් සමග මෝඩකම්. තමනුත් රවවිලා තවත් අයත් රවවිවන ගතිය. හොඳයි. නමුත් එය රවවිමක්.

එනිසා ඔබට අවශ්‍ය නම් අවශ්‍ය මිතුයෙකු වෙන්න. අවශ්‍ය, අවංක, කළුභාණ මිතුයෙකු වෙන්න මග පෙන්වන්න ඒ අයගේ සිත්

දැකින්න. තම තමන්ගේ සිත් දැකින්න උදව් කරන්න. එයට මග පෙන්වන්න. අහන්න ඒ ප්‍රශ්නය. වෙන ප්‍රශ්න නොවේයි. දිය ඇලි දැක්කද කුඩා මුදුන් දැක්කද පුළු කපොල්ල දැක්කද වැව් දැක්කද පොකුණු දැක්කද මුහුද දැක්කද දන් ඒවා කුමකටද? සිත දැක්කද කියා අහන්න. ඔබ ඔබේ සිත දැක්කද? සිත දැක තිබෙනවාද? එය තමා ලොකුම අපරාධය. අපරාධයක් නම් එය තමා එකම අපරාධය මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන සිත දැකින්නේ නැතිව ජ්වත් වී සිත නොදුටු කෙනෙකු සේ ඒ ලබාගත්ත මනුෂ්‍ය ජීවිතය අත්හරින්න වෙනවා නම් එයට වඩා අපරාධයක් තිබෙනවාද? සිත ඇස් දෙකට පෙනෙන දෙයක් නොවේයි. මේ දැකිනවා කීවට සිත ඇස් දෙකට පෙනෙන්නේ නැහැ. ඇස් දෙකට නොපෙනෙන දේවල් වැඩි, පෙනෙන දේවල් විකයි. අප ඇස් ඇරියවිට හැම තැනම කොපමණ දෙය පෙනෙනවාද ඒ නිසා කෙනෙකුට සිතෙන්න පූජ්‍යන් රුපවලින් මේ ලෝකය පිරි තිබෙන්නේ කියා. රුපවලින්, වර්ණවලින්, හැඩවලින්, එලියෙන් මේ ලෝකය පිරිලා. එය ඇත්ත. නමුත් නොලුට බැලුවාත් අපේ ඇසට පෙනෙන්නේ බොහෝම විකයි. නොපෙනෙන දේවල් වැඩියි. ඔය අප කරා කරන බොහෝ දේවල් ඇසට පෙනෙන්නේ නැහැ. ඒ පෙනෙන දෙයට වඩා නොපෙනෙන දෙය වැඩියි. පෙනෙන දෙයට වඩා නොපෙනෙන දෙය නිසා අප සතුටු වෙනවා වගේම දුක් වෙනවා. එයිනුත් නොපෙනෙන දේවල් අතරත් නොපෙනෙනම දෙයක් තමා “සිත” කියන්නේ. ඒ නොපෙනෙන සිත පෙනෙන සිතක් බවට, අන්න වර්ණ ගන්වා, පාට ගන්වා එයට ලොකු ආලෝකයක් එල්ල කර දීම තමා භාවනාවෙන් කරන්නේ. භාවනාව පටන්ගත්විට මෙලෝ දෙයක් පෙනෙන්නේ නැහැ. සිත දැකින්න කීවට, සිතිවිලි දැකින්න කීවට ඒවා මොනවත් පෙනෙන්නේ නැහැ. මහා පටලැවිල්ලක් අන්ධකාරයක් ඔහේ අතරම් වෙනවා. අතරම්වීමමයි

වෙන්නේ. එය ගැටලුවක් කරගන්න එපා. නමුත් අමතක කරන්න එපා මේ වාචිවෙලා සිටින්නේ සිත බලන්න කියන එක. සිත ද්‍රීන්නයි වාචිවී සිටින්නේ. එය අමතක කරන්න එපා. තොපෙනුනාට කමක් නැහැ. සිත තොදුක්කට කමක් නැහැ. දුන් අප කවුරු හෝ එනතෙක් ඇස් ඇරගෙන සිටිනවා පාර දෙස බලාගෙන. නමුත් එයා එන්නේ නැහැ. තවම නැහැ. එයා ආවේ නැති වුණාට අප එනකල් බලාගෙන සිටිනවානේ. අන්න ඒ වගේ. අප යමක් සෞයනවා. මොනවා හෝ වැටුණු දෙයක්. කාසියක් වෙන්න පුළුවන් ඉදිකටුවක් වෙන්න පුළුවන් තව ආහරණයක් වෙන්න පුළුවන්. මොනවා හෝ. ඇස් දෙක ඇරන් බිම බැඳු ගමන්ම පෙනෙන්නේ නැහැ වැටුණු දෙය. නමුත් මූණගැහෙනතුරු සෞයනවානේ බැලීම තවත්තන්නේ නැහැනේ.

එසේම කළුයාණ මිතුවරුනි, ඇස් වහගත ගමන්ම සිත පෙනෙන්නේ නැහැ. තොපෙනුනාට කමක් නැහැ ඇස් වහගෙන, පරියාකයේ වාචි වී, කොන්ද කෙලින් තබාගෙන තිශ්වලව සිටින්නේ සිත ද්‍රීන්නයි කියන කාරණය නැවත නැවත සිහිපත් කරගන්න. නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත මතක් කරගන්න. වෙන මොනවටත් තොවයි. වෙන කිසිම දෙයකට තොවයි තමන්ගේ සිත ද්‍රීන්නයි. එම අවක්ෂතාවයෙන් සහ විවශත භාවයෙන් අප අවධානයෙන් සිටිනවා. එසේ සිටිනවිට ඔන්න සිත පෙනෙන්න පටන්ගන්නවා. ටික ටික එලිය වැටෙනවා. අවධානය නමැති ආලෝකය මනසට වැටෙන්න පටන්ගන්වා. එවිට පෙනෙනවා. මොනවද පෙනෙන්නේ? මහා අවුලක් තමා පෙනෙන්නේ. සිත කියන වචනය ලස්සන වූවාට පෙනෙන්නේ මහා අවුලක්. මහා පටලැවිල්ලක්. පටලැටුණු තුළ් බෝලයක් වගේ දෙයක් තමා පෙනෙන්නේ. අපේ සිතේ තිබෙනවා නම් මීට වඩා ලස්සන දෙයක් බලන්න. සිත කිවාම ලස්සන මල් වත්තක් වගේ පිළිවෙළට මල් පිපුණු දෙයක්, එතෙන්දී

බලාපොරොත්තු කඩවෙනවා. මහා කසල ගොඩක් පෙනෙන්න තිබෙන්නේ. දැන් කුණු කන්දක් වගේ, කසල බාල්දියක් වගේ, කුණු වලක් වගේ ඒ වගේ තමා පෙනෙන්න තිබෙන්නේ. මේවා අපම හැඳු දේවල්. වෙන කටුරුවත් හැඳු දෙය නොවෙයි අපම හැඳු දේවල්. අපම එකතු කළ කසල කැලී කසල කන්ද තමා අපට සිත දෙස බැඳුවිට පෙනෙන්න තිබෙන්නේ. අපේම කැලී කසල. බලන්න එන කළුපනා. මේවා අවශ්‍යයද? මේවා මොන තරම් නිෂ්ප්‍රයෝජනය. මේවගෙන් තව තව අප කිලිට වෙනවා. තව තව අප අපවිතු වෙනවා. එසේ සිතන්න සිතන්න තව අප එකතු කරගන්නේ කුණු. තමන්ගෙයි අනුන්ගෙයි සැමෙන්ගෙම කුණ තමා අප එකතු කරගන්නේ. ඒ අතිත කැලී කසල අතහරින්න.

වර්තමාන වශයෙන් කැලී කසල එකතු කරගන්නේ තැතිව සිටින්න ලබන පූහුණුවක් තමා හාවනාව කියන්නේ. අතිතයේ එකතුකරගෙන, ගොඩගහගෙන, බදාගෙන තිබෙන සියලුම කැලී කසල අතහරින්න. මේවට තමා අප “මම” කියන්නේ. “මම” කියා කියන්නේ මොනවිද ඔය අතිතයේ එකතු කරගත්ත කුණු ගොඩට. අරයා මට මෙහෙම කිවා අරයා මට මෙහෙම කළා. මට මෙහෙම කියන්න බැරි වුණා. මේවා සියලුම කසල. එසේ එකතු කරගෙන ද්වසින් ද්වස එකතු කරගෙන රස්කරගත්ත මේ කුණු ගොඩට තමා අප “මම” කියන්නේ. ඒ කුණු ගොඩ තවත් විශාල කරගන්න සහ තවත් බදාගත්ත නොවෙයි හාවනාව තිබෙන්නේ. එය අතහැර දමන්න. ඒවා මතක් වෙයි නමුත් ඒවා අල්ල ගන්න එපා මේ “මම” කියා. මේ මෙතන සිටින මා නොවෙයි රේය පෙරේදා සිටිය මා. වර්තමාන ‘මම’යි අතිතයේ සිටි ‘මම’යි දෙදෙනෙකු බව තේරුම් ගන්න පුළුවන් මේ හාවනාවෙන්. අවශ්‍ය නම් අපට පුළුවන් රේය සිටිය ‘මම’ම වෙන්න. රේයේ තරහා ගත්තා නම් මොනවා හෝ සිද්ධියකට ඒ සිදුවීම දැනුත්

මතක්වෙන විට දැනුත් තරහා ගන්න පුළුවන්. එතකොට දැනුත් අප තරහා ගන්නවා නම් ගිය මාසේ වුණු සිදුවීමකට ඒ කියන්නේ මේ දැන් සිටින්නේ ඇර මාසේකට කළින් සිටි කෙනාමයි. ‘මම’ කටුද මාසේකට කළින් සිටි කෙනා. එසේ වෙන්න පුළුවන්. අප යමකට කැදර වුණානම් අවුරුද්දකට පමණ කළින් ඒ දෙය දැන් මතක් වෙනවිට දැනුත් කැදර වෙනවා නම් ඒ කියන්නේ මේ දැන් සිටින්නේ 2020 සිටින්නේ ඇර 2019 සිටි කෙනාමයි. එයාම වෙන්න පුළුවන් නැවත නැවත. එසේ වෙන්න නම් භාවනාවක් අවශ්‍ය නැහැ.

භාවනාවක් අවශ්‍ය වෙන්නේ අලුත් කෙනෙකු වෙන්න. ගිය සතියේ තරහා ගත්ත කෙනෙකු සිටියා. නමුත් දැනුත් තරහා ගන්න අවශ්‍යයද. බැරිද තරහා තොගෙන සිටින්න ඒ සිදුවීමට. බැරිද කියා අසා බලන්න. තමන්ගෙන් අසා බලන්න. අතිතය මතක් වෙනවිට මේ ප්‍රශ්නය අසන්න. ඒ අතිතයේ සිටි කෙනාම වෙන්න අවශ්‍යයද දැනුත්. අලුත් කෙනෙකු වෙන්න බැරිද. වඩාත් නිකෙලෝස්, වඩාත් අවබෝධයක් තිබෙන කෙනෙකු වෙන්න බැරිද ඒ ප්‍රශ්නය අප ඇසුවේ නැතිනම් යාන්ත්‍රිකව එයාම තමා නැවත සිටින්නේ. හරියට ඇර ජායා පිටපත් යන්ත්‍රවලින් පිටපත් එන්නේ. අවශ්‍ය දෙය උඩින් තැබුවිට ඒ වගේම පිටපතක් යටින් එනවා. වෙනස් වෙන්නේ නැහැ. මේ තමා පුනර්ජවය කියන්නේ. නැවත නැවත වෙන්නේ එකම දෙය. අලුත් දෙයක් වෙන්නේ නැහැ. මතක්වෙන මතක්වෙන වාරයක් පාසාම එකම ප්‍රතික්‍රියාවනම් අප ගන්නේ ඇතිකරගන්නේ එකම හැඟීම නම් එයට තමා පුනර්ජව කියන්නේ. නැවත නැවත අප ඒ තරහා ගත් කෙනාම වෙනවා. දුක් විදින කෙනාම වෙනවා. අභ්‍යන්තර කෙනාම වෙනවා. රේඛ්‍යා කරන කෙනාම වෙනවා. සියපාරක් මතක් වුණොත් සිය පාරම. දෙසිය වතාවක් මතක් වුණොත් දෙසිය වතාවක්. මේ තමා හවය.

නමුත් හාටනාව රේ වෙනස්. හාටනාවේදී අප මේ ප්‍රශ්නය අසනවා. ඔව් මම මෙපමණ කල් මේ අවුරුදු දහයම තරහා ගත් කෙනෙකු තමා වුණේ මතක් වෙනවිට. මතක්වෙන මතක්වෙන වාරයේ මා තරහා ගත්තා කෙනෙකු වුණා. නමුත් දහස්වාරයක් එසේ වූවාට, මේ එක්දහස් එක්වෙනි වතාවේදී මට බැරිද තරහා ගත්තේ නැති කෙනෙකු වෙන්ත. තරහා තොගත්තා කෙනෙකු වෙන්ත බැරිද ඒ මතකය ඉදිරියේ. මතකය එකයි. මට බැරිද වෙනස් කෙනෙකු වෙන්ත අලුත් කෙනෙකු වෙන්ත. අත්ත මේ ප්‍රශ්නය අප අපෙන් සංශ්ට්‍රව අසනවිට වෙන කෙනෙකුගෙන් තොවෙයි මා මගෙන් අසනවිට අප අපෙන් අසනවිට මේ ප්‍රශ්නය නමැති යතුර විවෘත කරනවා අරිනවා අලුත් දොරක් අලුත් පාරක් මෙතෙක් කාලයක් අප තොගිය. එවැනි දොරක් තිබෙනවා කියා අප දැන සිටියේ නැහැ. එවැනි පාරක් මාවතක් තිබෙනවා කියා අප දැක්කෙත් නැහැ. නමුත් දැන් පෙනෙනවා. සිත තොදුක්කොත් සිත දැකින්නට උත්සාහ තොකලාත් හවය මිස හාටනාවක් වෙන්තේ නැහැ. හවය තමා සිදුවෙන්තේ. එකම දෙය නැවත නැවත වෙනවා අප නැවත නැවත තරහා ගත්ත අය බවට පත්වෙනවා. නැවත නැවත පෙරේතකම් කරන අය බවට පත්වෙනවා. නැවත නැවත බියවෙන අය බවට, නැවත නැවත තැතිගත්තා අය බවට, නැවත නැවත අහංකාර වෙන අය බවට ඔහේ පත්වෙනවා. එහි අවසානයක් නැහැ. මෙන්ත මෙපමණ වාර ගණනක් කෝප වෙන අයෙකු බවට පත්වුණාම ඉන්පසු කෝප තොවන කෙනෙකු වෙයි කියා එවැනි තිතියක් නැහැ. සීමාවකුත් නැහැ. මේ තොනවතින රුපාන්තරණයට ඒ කියන්නේ තොනවතින, නැවත නැවත වීමට නැවතුම් තිතක් තමා සිත දැකිමෙන් සිදුවෙන්තේ. නැවතුම් තිතක් තබන්න පුළුවන්. එයින් ලොකු තිදහසක් ලැබෙනවා. මෙතෙක් කාලයක් අත්තොදුටු තිදහසක් ඒ තිදහස ලැබුණේ නැහැ අර එකම

සිරකුඩුවේන් අප සිටියේ සිරවී. සිරවී සිරවී හැමදාම. මතකයක් එනවා ඒ මතකය අරිනවා පොඩි දොරක් අප ඒ දොරෙන් ඇතුළට යනවා ඇතුළට ගියවිට දොර වහනවා. එවිට අප සිටින්නේ ඒ ප්‍රංශි සිරකුඩුව ඇතුළේ. මතකය නමැති සිරකුඩුව ඇතුළේ. කරහා නමැති සිරකුඩුව ඇතුළේ. රෝගුව තමැති සිරකුඩුව ඇතුළේ අප හැමදාම සිටියේ සිරවී. නමුත් දැන් ඒ මතකයන් ඇවිත් දොරක් අරිනවා සිරකුඩුවක. නමුත් පුරදේදට අප ඒ දොරින් ඇතුළට යන්නේ නැහැ. අප අලුත් දොරක් අරිනවා මට බැරිද අලුත් කෙනෙකු වෙන්න. ඒ දොරින් කුඩාවක් ඇතුළට නොවේය යන්නේ. සිටිය සිරකුටියෙන් අනන්තවූ නිදහස් අවකාශයට අපට යන්න පුළුවන්. නිදහස් සීමාවක් නැහැ. අප මේ දොර ඇරෙගෙන එළියට ගියහොත් එහි සීමාවක් නැහැ අසිමිතයි. අසිමිත වූ නිදහසක් තිබෙන්නේ. නමුත් අප මේ දොරවල් ජනෙල් සියල්ල වසාගෙන මෙසේ ඇතුළේ සිටියෙත් සීමිත සිර කුඩාවක් ඇතුළේ සිටින්නේ.

සිතිවිලි නමැති, මතක නමැති සීමිත සිරකුඩුවල සිරවුණු කෙනෙකුට සිත දැකිමෙන් අසිමිත වූ නිදහස් අවකාශයකට පාතබන්න පුළුවන්. මෙය අහියෝගයක්. සිත දැකිමම අහියෝගයක්. මෙසේ කිවිට භරි ලෙහෙසියි කියා සිතෙන්න පුළුවන්. එසේ ලෙහෙසි නැහැ. එය ලොකු අහියෝගයක්. සිත හැමවෙලේම බලන්නේ හැංගෙන්න. හැංගෙන්න බලන දේවල් අතර සිත ප්‍රධානයි. සිත කැමති නැහැ එළියට ඇවිත් කාටත් පෙනෙන්න තමන්ගේ සැබැ ස්වභාවය එළිදක්වන්න. හැමවිම සිත බලන්නේ හැංගෙන්න. එයා හැංගිලා අනිත් අයව නටවනවා. ගරීරය කරන හැමදෙයක්ම ඒ සිතේ අණට වෙන දේවල්. එක ආකාරයකට වාඩි වී සිටින්න බැහැ. එහෙට දගෙනවා මෙහෙට දගෙනවා විනාඩි පහක් වාඩි වී සිටිනවා විනාඩි දහයක් එළියට යනවා නැවත ඇතුළට එනවා. ඇස් අරිනවා. ඇස්

වහනවා. කෙනෙකුට සිතෙන්න පූජවන් මේ ගරීරය හරිම වංචලයි. ඒ ගරීරය නොවෙයි. අර හැංගහු සිත, සිත පෙනෙන්නේ නැහැ අපට පෙනෙන්නේ මේ ගරීරය කරන දෙය. සිත හැමවිටම ගරීරයට මුවා වී, හැංගි, ගරීරය පිටුපසට ගිහින් හැංගි එයාට අවශ්‍ය විකාර සේරම මේ ගරීරය හරහා කරනවා. පෙනෙන්නේ ගරීරය. සිත පෙනෙන්නේ නැහැ. බලන්න යනවිට හැංගෙනවා. සිත දෙස බලන්න යනවිට හැංගෙනවා ඒ නිසා බොහෝ දෙනෙකු කියන කාරණයක් තමා සිත දෙස බලන්න කිවිට මොක්ත් නැහැ. මොනවත් සිතෙන්නේ නැහැ. කිසිම සිතිවිල්ලක් එන්නේ නැහැ. සිතක් නැති නිසා නොවෙයි කළුහාණ මිතුවරුනි, එතනින් නවත්වන්න එපා. ආ සිතිවිලි නැහැ සිත දෙස බැඳු ගමන් සියලුම ප්‍රයෝග අවසන් වුණා. හරි දුන්. නැහැ එය බොරුවක් ඒ සිත කරන වංචාවක්. සිත කරන රටවීමක්. මෙය සොබාදහමේ තිබෙන සූක්ෂම උපායක්. පැවැත්ම වෙනුවෙන්. තමන්ට ජීවිතය නැතිවෙන්න යනවා නම් බේරෙන්න අන්තිමවම සොබාදහම ගන්න උත්සාහය තමා නැ වගේ සිටීම. මරුණා වගේ සිටීම. මැරුණා වගේ සිටින පූජවන් නම් මරන්න බැහැනේ. අප විහින් මැරුණා වගේ සිටිනවා නම් කවුරුත් මරන්න එන්නේ නැහැ. ජීවිතය බේරගන්න ගන්න අන්තිම උපක්ෂාය තමා නැ වගේ සිටීම. මැරුණා වගේ සිටීම.

සිත මේ උපාය තමාගන්නේ. සිතිවිලි නැහැ, සිතෙන්නේ නැහැ, මොනවත් සිතෙන්නේ නැහැ අපත් සිතනවා හරි හොඳයි මගේ භාවනාව. සිතිවිලි එන්නේ නැහැ. අප අවධානය නැවැත්තු ගමන්ම සිතිවිලි එන්න පටන්ගන්නවා. සිතිවිලි නැතිකරන්න නොවෙයි භාවනාව තිබෙන්නේ. සිත දෙස බලන්නේ සිතිවිලි නැතිකරන්න නොවෙයි. සිතිවිලි තිබුණත් එකයි. නැතත් එකයි. ඔය එක සිතිවිල්ලක්වත් අපේ නොවෙයි. ඒවා අපට අයිති නැහැ. ඒවා අයිති කරගන්නත් එපා. මේ අනුන්ගේ දේවල් ඒවා තිබුණත් එකයි නැතත්

එකයි. අපට අපට වෙනස්කරගන්න අවශ්‍යයි. අප සිතන ආකාරය වෙනස් කරගන්න අවශ්‍ය. මතෝ විද්‍යාව සැදී තිබෙන්නේ සිතන ආකාරය වෙනස් කරගන්න නොවෙයි. සිතන ආකාරය තව තහවුරු කරගන්න මතෝ විද්‍යාවකට තමා පෘතුග්‍රන වින්තනය කියන්නේ. පූහුදුන් වින්තනය කියන්නේ, වින්තනය වෙනස් කරගන්න පූජ්‍යවන් වින්තනයකට නොවෙයි, වින්තනය තව තවත් තහවුරු කරගන්න රටාවකට. මොනවද මට සිතෙන්නේ එය හරි. මට සිතෙන දෙය මට හරි. සිතෙන සිතෙන දෙයට මා හරි ලකුණ දමනවා. මේ හරි ලකුණ දුම්ම තමා සාමාන්‍යයෙන් කෙරෙන්නේ. මිනැම දෙයක් මතක් වුණවිට හරි ලකුණක් දමනවා. හරි. හරි හරි. ඒ හරි ලකුණු දමන්න දමන්න ඒ වින්තනය තව තවත් තහවුරු වෙනවා තව තවත් කිදා බහිනවා මුල් අදිනවා. එක හරි ලකුණක් නොවෙයිනේ දමන්නේ. නැවතත් ඒ දෙය මතක් වෙනවිට නැවතත් හරි ලකුණක් දමනවා. මෙසේ දුම් හරි ලකුණු ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් ඔය හැම කළේපනාවක් ඉදිරියෝම තිබෙනවා. මතක්වෙන මතක්වෙන වෙලාවේ හරි ලකුණු දමනවා. කෙනෙකුට සිතෙන්න පූජ්‍යවන් එස්තම් හාවනාව කියන්නේ වැරදි දුම්මද මතක්වෙනවිට එය ඉස්සරහින් කතිරයක් ගහනවා. හරි ලකුණ කපනවා. නැහැ. හරි ලකුණු දුම්මට වැරදි ලකුණු දුම්මට හෝ කතිර ගැසීමට නොවෙයි හාවනාව කියන්නේ. ඒවාගේ තිබෙන නිස්සාරත්වය තේරුමිගන්න. මෙවා මතකයක් පමණයි. සිතට එන්නේ මොනවද එය මතකයක් පමණයි. ඉන් එහා කිසි දෙයක් නැහැ. මොනවා ආවත් එය ඩුදු මතක්වීමක්ම පමණයි. හරයක් නැහැ. ඇත්තක් නැහැ. නමුත් බලකරනවා ඒ හැම සිතිවිල්ලක්ම අපට බලකරනවා හරි ලකුණු දමන්න කියා. තමන්ව පිළිගන්න කියා. හරියි කියා සිතන්න බලකරනවා. අපට වෙන ඇත්තක් නැහැ අපට සිතෙන දෙය හැර. එය තමා අපේ පරම

සත්‍යය අප හැමෝටම තිබෙන පරම සත්‍යය කුමක්ද තම තමන්ට සිතෙන දෙය.

සිත හරියි කියන්න නොවයි අප හාවනා කරන්නේ. සිත හරි කියන්න නොවයි. අප කොහොමත් සිත හරියි කියු ඇය. ඒ නිසයි අප තවමත් මේ සිතත් සමග මේ ගමන යන්නේ. මේ අහියෝගය බාරගන්න මේ අලුත් අවුරුද්දේ. අහියෝගය බාරගන්න. බොහෝ අහියෝග තිබෙන්න පුළුවන් මේ අවුරුද්දේ. ඒ සියලු අහියෝග අතර මේ ආධ්‍යාත්මික අහියෝගයන් බාරගන්න. තමන්ගේ සිතට නොරවටී ජ්වන්වීමේ අහියෝගය බාරගන්න. අපට සිතෙනවා අප මෙපමණ කළ අරයට රවවුනා මෙයාට රවවුනා ආයෙනම් කාටවත් රවවෙන්නේ නැහැයි කියා. එය නොදුයි. නමුත් කාට රවවුනත් කාට නොරවවුනත් අප අපේ සිතට රවවෙනවා නම් එය නොදුම ඇති. එය තමා මහාම මායාව. ලොකුම අවිද්‍යාව. ලොකුම මෝහය කුමක්ද? තමන්ගේ සිතට රවටීම. නැවත මා කවදාවත් මගේ සිතට රවවෙන්නේ නැහැයි කිවාට වැඩක් නැහැ සිත දැකින්නේ නැතිව. සිත තේරුම් ගන්නේ නැතිව. සිත දැකින්න දැකින්න තමා රවටීමත් පෙනෙන්නේ. මොන තරම් රවටීමකද සිටින්නේ කියන කියා.

අවසානම කාරණය සිත ලේසියෙන් තමන්ව තේරුම් ගන්න අපට ඉඩ දෙන්නේ නැහැ. එයා දන්න සියලුම උප්පරවැටිරි දමනවා අපව රවටින්න. ඒ නිසා ඉක්මනටම එපා වෙන හාවනාවක් තමා සිත දෙස බැලීම. විත්තානුපස්සනාව බොහොම ඉක්මනට එපා වෙනවා. මෙන්න මේ සිතේ හැටි කියා අප දැකිනවිටම එයා වෙනස් වෙනවා. නැහැ මහොම නොවයි මගේ හැටි කියා කියනවා. ආයෙත් ඔන්න ආ එහෙමද ඔයාගේ හැටි මෙහෙමද කියා බලනවිට එයා රේඛගට තවත් විකකින් ආයෙත් වෙන ඇඳුමක් ඇඳුගෙන වෙන වෙශ නිරුපනයක් දමගෙන නැහැ එයා නොවයි මා වෙන කෙතෙක් කියා. මෙස්

වෙනස්වෙන තවත් දෙයක් නැහැ. කොයි දෙයත් වෙනස් වෙනවා. නමුත් සිත තරම් වේගයෙන් වෙනස්වෙන තවත් දෙයක් නැහැ. එනිසා විත්තානුපස්සනාව අහියෝගයක්. පුස්ම එසේ වෙනස්වෙන්නේ නැහැ. ආනාපානසති හාවනාවේදී ඒ අහියෝගය නැහැ. පුස්ම කුමයෙන් සන්සුන් වෙනවා. රික රික සන්සුන් වෙනවා. කෙටි වෙනවා. සියුම් වෙනවා ඒ වෙනස්වීම වෙනවා. නමුත් මෙසේ ආශ්චර්යා ප්‍රශ්නාසය වෙන්නේ නැහැනේ. ප්‍රශ්නාසය ප්‍රශ්නාසයමයි. ආශ්චර්යා ආශ්චර්යාමයි. නමුත් සිත එසේ නැහැ. එයා අපට එක ස්ථාවරයක සිටින්න දෙන්නේ නැහැ දිගටම. සම්පූර්ණයෙන් කනාපිට හැරෙනවා. ඒ කියන්නේ අපට මෙය එපා කරවනවා. කරන්න බැරි දෙයක් කියන හැඟීම ඇතිකරවනවා. මාව තේරුම් ගන්න ඔයාට බැහැ කියන එක. එනිසා මාව තේරුමිගැනීම පැත්තකට දමා වෙන කුමක් හෝ කරන්න. පුස්ම දෙස බල බල සිටින්න නැතිනම් මොනවා හෝ ගණන් කරන්න. අපත් සිතනවා ආ ඇත්ත තමා එසේ කරානම් මේ ප්‍රශ්නෙන නැහැ. එසේ කරානම් මේ ප්‍රශ්නය නැහැ ඇත්ත. නමුත් ඉතිරි වෙනවා ප්‍රශ්නයක් සංසාරය කියන ප්‍රශ්නය. මොකද සංසාරය හදන්නේ සිත. එයා තමා හදන්නේ සංසාරය. එතකොට සංසාරය හැදෙන හැටි තමා අප මේ බලන්නේ. එය තේරුම් ගන්න. ඔය හැම දුකක්ම හදන්නේ සිත. තරහා හදන්නේ කවුද සිත. ගෝකය හදන්නේ සිත. මෙයා කෙසේද මේවා හදන්නේ කියායි අප මේ සෞයාගන්න හදන්නේ. හැඩිලා හදන්නේ. අප හොරෙන් ගොස් බලනවා. හොඳට බලනවා සියුම්ව. එසේ බලන්න දෙන්නේ නැහැ. එතකොට එයා ඒ හැඳීම නවත්වා වෙන දෙයක් හදන්න පටන්ගන්නවා. උදාහරණයක් ලෙසට අපි සිතමු මොනවා හෝ හදනහැරි ආහාරයක්, බෝංචි හදන්නේ කෙසේද කියා අපට ඉගෙනගන්න අවක්ෂයයි. අප කවුරු හෝ බෝංචි හදන දෙස බලාගෙන සිටිනවා. නමුත් එයා කැමුති නැහැ අපට මෙය ඉගෙන ගන්න

අරින්න. එයා බෝංචි කඩින එක පැත්තකින් තබා වෙන මොනවා හරි පරිප්පු ගරන්න පටන් ගන්නවා. අප එවිට රට්ටෙනවා. අප සිතනවා මෙහම තමා බෝංචි හදන්නේ. ඒකත් දිගට යන්නේ නැහැ. ඒකත් එයා බාගෙට නවත්වා තව එකක් පටන්ගන්නවා. මේ තමා සිත් හැරී. එයා එක වැඩක් දිගට කරන්නෙත් නැහැ. අපට එකක් හරියට කෙළවරට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. එපා කරවනවා. මොකු අධිෂ්ථානයක් සහ ගක්තියක් අවශ්‍යයයි විත්තානුපස්සනාවට. එය ලෙහෙසි නැහැ. බාගෙට නැවැත්තු විට නැවත ඉතුරු වික කරන්න කියන්න එපා. ර්ලගට කුමක්ද කරන්නේ බලන්න. ර්ලගට වෙන කළුපනාවක් අල්ලගෙන තව දෙයක් එයා උයන්න පටන්ගන්නවා. එය දෙස බලාගෙන සිටින්න. බලාගෙන සිටිනවා දැනගත්විට එයන් නවත්තනවා. එය අවසන් කරන්නේ නැහැ උයා. අලුත් දෙයක් පටන්ගන්නවා. එසේ බලන්න. අපට එපා වෙන්න අරින්න දෙන්න එපා. එයාට එපා වෙන්න ඉඩ දෙන්න. සිතටම මේක එපා වෙනවා. මෙය දිගටම කරගෙන ගියහොත්. අප දිගටම දිගටම දිගටම සිත දෙස බලාගෙන සිටින්න ගියවිට සිතට තේරෙනවා මෙයා මේක අතහරින්නේ නැහැ. නවත්වන්නේ නැහැ. එනිසා මෙයාව තව යුරටත් රට්ටෙන්න බැහැ. එතනදී සිත අපව රටැවීම අතහරිනවා. සිතටම තේරුණුවිට තවදුරටත් මේ යෝගියාව රට්ටෙන්න බැහැ කියන එක. නමුත් රට කළින් අප මෙය අතහැරියහොත් අවසානයි. එතනින් අවසන්. පාරකදී දෙදෙනෙකු මූණ ගැහුනා. දෙපැත්තකින් ආ දෙන්නෙක්. එතන පොඩි අම්බලමක් වගේ මේ දෙන්නා වාඩි වී ගිමන් හරිනවා. ගිමන් හරින ගමන් ඇහුවා “මිල කොහො ඉඳලද එන්නේ”. “මා එන්නේ අහවල් පලාතේ ඉඳලා”. “එහේ කුමක්ද කලේ?” “මා අහවල් ගුරුවරයා යටතේ ඉගෙනගන්නවා. ඉගෙන ගනීමින් තමා සිටින්නේ”. “ආ.. ඇත්තද.

කෙසේද ඒ ගුරුවරයා?”. “හරිම හොඳයි ඒ ගුරුවරයා” “අයි හොඳයි කියන්නේ?” ඉතින් ඒ ගැන විස්තරයක් කියනවා “ඒ ගුරුවරයා පුදුම ඉවසීමක් තිබෙන කෙනෙක්. හරිම කරුණාවන්තයි. අපට හරි ආදරයි. එසේ නැතිනම් වෙන ගුරුවරයෙකු නම් අපට මෙව්වර කාලයක් තබාගෙන සිටින්නේ නැහැ”. කියා ඒ ගුරුවරයා පිළිබඳ ලොකු වර්ණනාවක් කරන්න පටන්ගත්තා අප නාහෙට අහන්නේ නැති අය. මෙයා කියනවා “අප නාහෙට අහන්නේ නැති අය. කියන දෙය කරන්නේ නැහැ. ඒ වූණත් ඒ ගුරුවරයා අපට බොහෝම ඉවසීමෙන් අපට තබාගෙන අපිට උගන්වනවා. ඒ ගුරුවරයාගේ තිබෙන කරුණාව, ඉවසීම නිසා තමා අප මෙපමණකළේ සිටින්නේ අප නාහෙට අහන්නේ නැති අය කියා. “අප කුමන වැරද්දක් කරන් ගුරුවරයා එහි හොඳ පැත්ත තමා දකින්නේ. අප කොපමණ තරක දෙයක් කරන් ඒ තරකදේ තිබෙන ප්‍රං්ඥී හෝ හොඳක් ගැන තමා ඒ ගුරුවරයා කරා කරන්නේ”. ඔබ කොහො ඉදුලද එන්නේ?”යි ඇහුවා. එතකොට කිවා “මා එන්නේ අහවල් පළාතේ ඉදා. අහවල් ගුරුවරයා යටතේ මා ඉගෙනගන්නවා”. “ආ.. ඒ ගුරුවරයා කෙසේද?” “ඒ ගුරුවරයාත් අතිවිධිය ගුරුවරයෙක්” “අයි එසේ කියන්නේ?” “ඒ ගුරුවරයාට පොඩිඩික්වත් ඉවසන්න බැහැ” දැන් මෙයා කියනවා “අපේ ගුරුවරයා අප කොපමණ හොඳ දෙයක් කළත් එහි තරක තමා කියන්නේ. මොනවා කරන් වැරදියි”. “දැන් කොපමණ කල් එහේ සිටිනවාද?” ඉතින් කිවා “අවුරුදු පහක් පමණ සිටිනවා.” “ආ.. ඉතින් ඇයි ඔපමණ අවුරුදු පහක් සිටින්නේ ඔතනා? එසේ නාහෙට අහන්නේ නැති ගුරුවරයෙකු ලග අවුරුදු පහක් සිටින්නේ ඇයි?” ඉතින් කියනවා “ඒ අපේ ඉවසීම. ඔබ එතන සිටින්නේ අපේ ඉවසීම නිසා”. සිත දෙස බලන්නනම් අපට ලොකු ඉවසීමක් තිබෙන්න අවශ්‍යයි. සිත කියන ගුරුවරයා නාහෙට

අහන්නේ නැඟැ. එයා නාහෙට අහන්නේ නැති කෙනෙක්. මොනවා කරත් වැරදි. කිසිම දෙයක හොඳක් කියන්නේ නැති කෙනෙක්. නමුත් එවැනි කෙනෙකු යටතේ ඉගෙන ගන්න එවැනි කෙනෙකු ගැන ඉගෙන ගන්න අපට ලොකු ඉවසීමක් තිබෙන්න අවශ්‍යයයි. මේ විත්තානුපස්සනාව ඉවසන කෙනෙකුව නිරමාණය කරනවා. තමන්ගේ සිත තමන්ට ඉවසන්න පූජ්‍යන් නම් මූල් ලෝකයම ඉවසන්න පූජ්‍යන්. නමුත් අපට අපේ සිත ඉවසන්න බැර නම් ලෝකයම හොඳ වුණන් එය වැරදියි. පුහුණු වෙන්න සිත දකින්න. පුහුණු වෙන්න සිත ඉවසන්න. පුහුණු වෙන්න සිතට නොරවටී ජ්වත් වෙන්න. එය මේ අවුරුද්දේ හාවනාව බවට පත්කරගන්න අධිෂ්ථාන කරගන්න.

**හැම දෙනාටම තෙරුවන් සරණය!**

### **රුදීසන දේශනයට අදාළ ප්‍රශ්න හා පැහැදිලි කිරීම්**

කළුණාණ මිතුවරුනි, පෝදා දහම් වැඩිසටහනෙහි පස්වරු වැඩිසටහන ධර්ම සාකච්ඡාව. හාවනා කරන්න අප ගත් උත්සාහයේදී ඒ අනුව ජ්වත් වෙන්න ගන්න ප්‍රයත්තයේදී මූහුණපාන අත්දකීම්, මතුවෙන ගැටළු, අහියෝග ගැන කරා බහ කරන, විවරණය කරන, විසඳුම් සොයන, සාකච්ඡා කරන අවස්ථාව ධර්ම සාකච්ඡාව. විමසන්නට ගැටළු තිබෙනවා නම් විමසන්න. කරා කරන්න අත්දකීම් තිබෙනවා නම් ඒ ගැන කරා කරන්න.

**ප්‍රශ්නය** - අද දේශනාව කුළ විත්තානුපස්සනාව සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්නට යෙදුනා. ඒ පැහැදිලි කිරීම ඔස්සේ ඉතා කෙටි කාලයක උත්සාහයක් ගත්තා. නමුත් සිදුවුණේ විවිධ අරමුණුවලට ගියා. ඉන්පසු ලොකු රළ පහරකට අසුවුණා වගේ වුණා. ඒ සුන්ඩුන් අතර තිකන් අතරම්. වෙනවා වගේ දෙයක් සිදුවුණා. ඉන්පසු රළ පහර

කුමක්ද කියා විමසා නැවත නිහඩතාවයකට පත්වූණා. එය උත්සාහයේ යම් සාර්ථකත්වයක්ද නැතිනම් වැයද්දක්ද එය පැහැදිලි කර දෙන්න?

ගුරුතුමා - මූලින්ම ප්‍රංචි උපදේශයක් දෙන්න කැමති භාවනාවක් කරන්න අවශ්‍ය නම් භාවනා කරන කෙනෙකු වෙන්න අවශ්‍ය නම්, සාමාන්‍ය ජීවිතයේ තිබෙන හැලුහැජීම් මගහැර ගන්න අවශ්‍ය නම්, විවිධ කමටහන් තිබෙනවා. භාවනා කුම තිබෙනවා. එසේ භාවනා කුමයක් පුහුණු කිරීම හොඳටම ඇති. විත්තානුපස්සනාවට අතශහන්නේ නැතිව. විත්තානුපස්සනාවට අත ගැහුවොත් ලෙහෙසියෙන් ගොඩ එන්න බැහැ. එනිසා එයට අත තොගහම ඔය සාමාන්‍යයෙන් සිත එකගවෙන කමටහනක් සාමාන්‍ය සිහිය සතිය දියුණු වෙන කමටහනක් වැඩුවම සිතත් එකගවෙනවා, භාවනා කරනවා කියන හැඟීමත් ඇති වෙනවා ඒ සතුවත් එනවා ජීවිතයේ කළබල ඉදිරියේ රිකක් සන්සුන්ව සිරීන්නත් පුළුවන්. සාමාන්‍ය ජීවිතය නිස්කලුව ගෙනියන්න එය හොඳටම ඇති.

විත්තානුපස්සනාව හයානකයි. එය හරියට බණර කුඩාවක් ඇුවිස්සුවා වගේ වෙන්නේ. ඔව්, දේබරෙකට ගල් ගැහුවා වගේ තමා සිත අවශ්‍යෝගත්තොත්, සම්පූර්ණයෙන් ඒ කුඩාවම හිස්වෙනතුරුම ප්‍රශ්නෙට මුහුණ දෙන්න අවශ්‍යයයි. එහෙන් මෙහෙන් ඇතා තවත්වන්න පුළුවන් දෙයක් තොවෙයි විත්තානුපස්සනාව කියන්නේ. සිතිවිලි බැලීම වෙනම එකක්. සිතිවිලි බල බල සිරීම හරි ලෙහෙසියි. සිතිවිලි බැලීමෙනුත් සමාධියක් ඇතිවෙනවා එන එන සිතිවිල්ල කුමක්ද කියා දැකිනවා එය අතහරිනවා. රේඛ සිතිවිල්ල බලනවා. එයත් අතහරිනවා. බොහෝම මතුපිට සමාධියක් ඇතිවෙන්න හරිම ලෙහෙසි පහසු කමටහනක් තමා සිතිවිලි බැලීම. විත්තානුපස්සනාව එයට වඩා ගැහුරුයි, වෙනස්, එය ගැහුරට යනවා, මතුපිට සැහැල්ල වූණත්, සන්සුන්වූණත්, වූණත්, ගැහුරට ගැහුරට යනවිට භුමිකම්පා හටගන්නවා.

සුනාම් ඇති වෙනවා, දිය රැලි එනවා, නාය යනවා, උඩින් පෙනෙන ස්ථාවරත්වය මනසේ ඇතුළේ නැහැ. එය බොරුවක්. එබදු අහියෝගවලට මූහුණ දෙන්න ලැස්ති විය යුතුයි. සිතට අත ගහන්න කළින්. මෙවැනි දෙයක් වෙන්න පුළුවන් සිත කියන්නේ කොයි වෙලේ පුපුරයිද දන්නේ නැති බෝම්බයක් වගේ දෙයක්. කොයි වෙලේ නාය යයිද දන්නේ නැති අස්ථාවර භූමියක් වගේ දෙයක්. සිත කියන්නේ කොයි වෙලේ විදාරණය වෙයිද දන්නේ නැති ගිනි කන්දක් වගේ. අනාවැකියක් කියන්න බැහැනේ. කොයි වෙලේ දෙගාඩ තලා ගළාගෙන යන ගංගාවක් වෙයිද දන්නේ නැහැ. එබදු අවිනිශ්චිතය සහ ප්‍රවණ්ඩ මහා බලයකට තමා සිත කියන්නේ. එය අවිනිශ්චිතය ඒ වගේම හරිම ප්‍රවණ්ඩය මහා බලවත් දෙයක්. මනසේ තිබෙන බලයට සිතේ බලයට සීමාවක් නැහැ. මෙය පාලනයක් කරන්න අමාරු ඒ තිසා. එබදු දෙයකට අප විත්තානුපස්සනාවේද අත ගහනවිට බොහෝම ක්‍රමානුකූලව වැඩිය කළබල කරගන්නේ නැතිව අත ගහන්න අවශ්‍යයයි කෙසේ වුණක් ඒ භාවනාව කරගෙන යනවිට ඔබතුමා කිවා වගේ සුන්බුන් ගහගෙන එන්න පටන්ගන්නවා. ඒවා මහා වේගයෙන් එන්නේ.

### සහාවන් - කැළඹීම් ස්වභාවයෙන්

මව ඒ කැළඹීම්, කොහොමත් මේ මනස කියන්නෙම කැළඹීමකට තමා. මනස, විත්ත කියන්නෙම කැළඹීමකට තමා. නමුත් එය පෙනෙන්නේ නැහැ. පෙනෙන වෙළාවලුත් තිබෙනවා. සමහරවිට කෙනෙකු කැ ගහනවිට ඔන්න මනසේ පෙළඹීම තමා පෙනෙන්නේ. අතපය විසි කරනවිට පොලවේ ගහනවිට එන්නෙක් ඒ කැළඹීම තමා. නමුත් නිහඩව සිටින විටත් නිශ්චිතව සිටින විටත් අහ්‍යන්තරයේ ලොකු කැළඹීමක් තිබෙන්න පුළුවන්. අනිත් අය කොහොමත් දන්නේ නැහැ සමහරවිට තමනුත් තොදන්න. ඒ මතුපිට තිබෙන ස්ථාරය සිදුරු

වුණුවිට තමා අර අහඝන්තර කැළඹීම කඩාගෙන බිඳගෙන එන්ත පටන්ගන්නේ. විත්තානුපස්සනාවේදී කරන්නේ ඒ මතුපිට තිබෙන ස්ථරය සිදුරු කරනවා. එසේ සිදුරු නොකරෝත් අහඝන්තරය දැකින්න බැහැ. උඩ තිබෙන ලස්සන වැස්මෙන් වසා ඇති දෙයක් තමා මනස කියන්නේ. බොහෝම ලස්සන පිට කවරයක් දැමු ලස්සන වැස්මකින් ආවරණය කළ බෝම්බයක් වගේ දෙයකට තමා මනස කියන්නේ. ඒ වැස්ම අප ඉවත් කළහොත් එය කොයි වෙලේ කුමන ආකාරයට පුපුරයිද කුමන ආකාරයේ කම්පනයක් දෙයිද කැළඹීමක් එයිද කියන්න බැහැ. එයට අප ලැස්ති විය යුතුයි. බය වෙන්ත එපා. එහි ප්‍රශ්නයක් නැහැ. ඔහුම කැළඹීමක් එයි නමුත් අපට පුළුවන් නම් එයට අසුවි කැළඩීන්නේ නැතුව සිටින්න පැත්තකට වී සිටින්න.

මේ විත්තානුපස්සනාවේ මූලිකම සිද්ධාන්තය තමා ඉවුරට වී සිටීම. ඉවුරට වී සිටින්න. ඒවා මෙවා යනවා. කඩාගෙන බිඳගෙන යනවා. දිය සුළු එයි දිය රැලි එයි ඒ සියලුලම එයි. නමුත් අප සිටින්නේ ඉවුරේ නම් අප එයට අභුවෙන්නේ නැහැ එනමුත් අපට පෙනෙනවා මේ කැළඹීම. ඉවුරේ සිටින්න පුහුණු වීමක් අවශ්‍යයයි. මෙයට පනින්න එපා. පැන්නා කියන්නේ හාවනාව අවසන්. ඒ කලබලය මගේ කරගන්න එපා. මෙය මට අයිති කලබලයක් නොවයි. අද සිටින මට කොහොත්ම අයිති නැහැ මේ කලබලය. මෙය අතිතයට අයිති කලබලයක්. රෘයට පෙරේදට හිය සතියට සමහරවිට අවුරුදු පහලොවකට විස්සකට එහා ඇති අතිතයට අයිති කලබලයක් තවම සන්සිදි නැති තිසයි දැන් මතු වී එන්නේ. වර්තමානයට අයිති නැති තමන්ට් අයිති නැති කලබලයක්. එවැනි අයිති නැති තලබලයකට කුමකටම මැදි වෙන්නේ? තමන්ට් අයිති නැතිනම මෙතෙන්ට් අයිති නැතිනම මේ මොහොතුවත් අදාල නැතිනම ප්‍රශ්නයක් නොවයි.

ඉවුරේ සිටිනවා නමුත් මේ කැළඹීම පෙනෙනවා ඉදිරියේ හැඳ්පෙන හැටි පෙරලෙන හැටි පෙනෙනවා.

ප්‍රශ්නය - මටත් ප්‍රශ්නයක් ආවා හාවනා කරගෙන යනවිට පෙනුනා එකින් එක ඒවා. උදාහරණයක් ගත්තොත් එක පාරට ලොකු වේදනාවක් වගේ දැනුණා. ඒ සමගම සතෙක් කැවා කියා සැකයක් ආවා. බයක් සිතුණා. පසුව අතින් බලන්න කියා වේතනාවක් ආවා. බැලුවම මූකුත් තැහැ භරි. දැන් ඒ ආපු ටික සිතෙන හැටි මොනවද සිතිවිලි මොනවද කියා මට වෙන්කරගන්න තේරෙන්නේ තැහැ. අප සාමාන්‍යයෙන් කියන්නේ බය සිතුණා කියානේ. ඉස්සර මා සිතුවේ බය කියන්නේ සිතිවිල්ලක් කියා. දැන් සර කියපු ආකාරයට බය කියන්නේ සිතේ ගතියක්. මුලින් දැනුන දෙය ගාරීරික දැනීමක්නේ එකත් වේදනාවක්ද? එසේ ඒවා වෙන්කර දැනගන්න අවශ්‍යයද දැනගන්නේ කෙසේද?

ගුරුතුමා - ලෙහෙසීම දෙය තමා මේ සියල්ල ම සිතිවිලි කියා සිතන්න පුළුවන්නම්. දැනුනානේ මොනවා හෝ දැනුනු දෙය ඒ සතෙකු කියා සිතුණු එකයි ආ.. එතකොට කැවොත් අනතුරක් වෙයි කියා සිතන එකයි ඒ ඇතිවුණු බයයි ඒ සියල්ලම සිතිවිලි කියා අපට එසේ සිතිවිලිවලට බාරදෙන්න පුළුවන් නම් ප්‍රශ්නය අවසන්. එසේ නම් ගණන්ගන්න දෙයක් තැහැනේ සියල්ල සිතිවිලි නම්. එතකොට කුමක්ද එන ප්‍රශ්නය?

සහාවන් - බය කියන එක සිතේ ගතියක්, බය සිතක් කියා දැනගන්න කියා සර කිවානේ. දැන් බය කියන්නේ සිතේ ගතියක්නම් එය සිතිවිල්ලක්ද සිතේ ගතියි සිතිවිලියි කියන එක තේරෙන්නේ තැහැ.

ගුරුතුමා - සිත කියන්නේ බයට. දැන් ඒ වෙලාවේ බයක් තිබුණා කියන්නේ සිත කියන්නේ බය. එතකොට බයෙන් යුත්ත සිතක් කියා දැනගන්න.

සහාවෙන් - දැන් අප කිවානේ සිතිවිලි කියන්නේ මතක්වීම් කියා. මෙතන එකක්වත් මතක්වීම් නැඟැනේ.

ගුරුතුමා - ඇයි සතෙක් කියන එක.

සහාවෙන් - සංයුවෙන් ආවේ.

ගුරුතුමා - එය මතක් වීමක්නේ. ඒ තමා සිතිවිලි. දැන් අවශ්‍ය නම් රේඛට ධම්මානුපස්සනාවට යන්න පුළුවන්. ධම්මානුපස්සනාවදී තමා ඒවා විශ්ලේෂණය කරන්නේ බෙදලා බෙදලා. මූලින්ම කුමක්ද වුණේ දැනීමක් ආවා. එය තමා වේදනා කියන්නේ. රේඛට ඒ වේදනාව කුමක්ද කියා සිතන්න පටන්ගත්තා. එය සිතිම. කුමක්ද මේ වේදනාව. සිතනවිට ඔන්න දැන් අප මේ ප්‍රශ්නය අසන්නේ කාගෙන්ද?

සහාවෙන් - සිතින්

ගුරුතුමා - මව සිතින්ම තමා මේ වර්තමාන වේදනාව, වර්තමාන දැනීමටන් වේදනාව කිවේ. කුමක්ද මේ දැනීම, මෙය කොහොන්ද ආවේ කියා අප උපදේශයක් ගන්නේ කාගෙන්ද අතිතයෙන්. අතිතයෙන්නේ ගන්නේ. අප අහන්නේ අතිතයෙන් මේ කුමක්ද කියන එක. අතිතය තමා කියන්නේ මේ සතෙක්. ඒ තමා සංයු කියන්නේ. සංයුව එන්නේ අතිතයෙන්නේ. මේ වර්තමාන දැනීම පිළිබඳ අප තීරණයකට එන්න උපදේශයක් ගන්නේ අතිතයෙන්. අතිතය කිවා මේ සතෙක් කියා. අප එය බාරගත්තා. ඒ සංයුව අප බාරගත්තා. අප ඒ සංයුව සැක කරන්නේ නැඟැ මෙය සතෙක් වෙන්නේ කෙසේද එසේ දැනෙනවාද කියා අප තව දුරටත් සොයා බැලුවානම් සමහරවිට වෙන සංයු එන්න තිබුණා. එසේ ආවනම් බයක් එන්නෙම නැඟැ. නමුත් අප අර මූලින්ම ආප්‍ර සංයුව බාරගත්තා. මේ සතෙක් කියන සංයුව අප උපාදාන කළා. එයට තමා උපාදාන කියන්නේ. එතකොට සංයු උපාදානය. සංයුවෙන් එහාට

හිහින් එය උපාදාන කරගෙන. එහෙනම් සතේක් නම් රේලුගට අප සංඛාර හදාගන්න පටන්ගන්නවා. කුමක්ද? මේකා කයි. අනාගතය පැත්තට යනවා. මේකා කයි. කැවොත් කුවාල වෙයි අනතුරක් වෙයි රිදේයි මේ වඩා. එවා සියල්ලම සංඛාරවලට එන්නේ. එසේ සිතන්න කියවිට තමා බය ආවේ. රේලුගට සිත කියා කියන්නේ බයට තමා. එතකොට වේදනාව එකක් සංඡාව තව එකක් සංඛාර තවත් එකක්. එතකොට සංඛාරවල ප්‍රතිඵලයක් ලෙසට තමා බය කියන විත්තය ඉපදුනේ.

සහාවෙන් - මේකා සතේක් වෙන්න ඇති ඒ නිසා මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් කියා සිතෙනවානේ නේද?

ගුරුතුමා - ඔව් වෙන්න ඇති කියා සිතුවාම එතන එන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක්නේ.

සහාවෙන් - සැකයක් තමා ආවේ

ගුරුතුමා - ඒ සැකයේ ප්‍රශ්නාර්ථ ලකුණ තිබෙනවා කියා අපට හරියටම දැනගෙන සිටින්න පුළුවන් නම් ඒක වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. සතේක් නොවෙන්නත් පුළුවන් කියා.

සහාවෙන් - සිත් බලන්න කියපු එක තමා මට පැටුලෙන්

ගුරුතුමා - සිත තමා බය. අතන සිත කුමක්ද?

සහාවෙන් - වේදනාව

ගුරුතුමා - වේදනාවත් සිතක් කියන්න පුළුවන් නමුත් විත්තය කිවාම වේදනාවට එහා ගිය කුතුහලය. මේ කුමක්ද කියන කුතුහලය. එක තමා ඒ සිත. රේලුගට සැක කරන සිත. රේලුගට බයට පත්වූණු සිත. දුන් මේවා තමා සිත් කියන්නේ.

ප්‍රශ්නය - විත්තානුපස්සනාව වඩන ආකාරය පැහැදිලි කරදෙන්න පුළුවන්ද? අප සිතිවිලි ඇවිත් යන ආකාරය බලමින්නේ සිටින්නේ. ඩුස්ම ඇවිත් යන ආකාරය බල බලා සිටිනවා. ගබඳ ඇවිත් යන

ଆକାରଯ ବଲ ବଲା ଶିତନ ନୈତିକ ଜିରିନବା. ଶିତନ୍ତାନ୍ତୁପତ୍ରଙ୍ଗନାଵତ୍ କବି  
ଆଭୂଲପ ଯନ କୁମାର ପେଣ୍ଡିଲ କରଦେନ୍ତି?

ଉର୍ଦ୍ଧବିମା - କୋତନାଦ ନୈତିକ ଜିରିନବା କୀମେ?

ଜହାବେନ୍ - ନୈତିକ ଜିରିନବା କୀମେ ଜିତିଵିଲ୍ଲକୁ ଆପାମ ବଲ  
ଦୂନଗେନ ଶିଯ ଶିଖମମ ମୌକୀ ଯନବା. କବିଦୟକୁ ଆପାମ ଶିଯ ଆହେ ନୈତିକ  
କିଯା କିଯା ଅପ ଜନ୍ମସ୍ତନ୍ ଲେନବା. ରଜ୍ୟକୁ ଦୂନୁହା ନମି ଦୂନୁହା କିଯା  
ଶିତନିନ୍ ଜିତ ହଦ୍ବାଗନ୍ତନବା ଶିଯଠ ଆଲେନ୍ତନେ ନୈତିକ. ନମ୍ରତ କେଷେଦ୍  
ଆଭୂଲପ କବିଗେନ ଯନ୍ତନେ?

ଉର୍ଦ୍ଧବିମା - କମକୁ ଆଭୂଲପି?

ଜହାବେନ୍ - ଜିତିଵିଲି କିଯନାବନେ, ଜିତିଵିଲି ଆହେତ ଯନବା. କିଯାବ ଶିତନିନ୍  
ଅପ ତେ ଲେଲାବେ ଜୀବାଷିମକୁ ଲବନବା ମେକ ଜିତିଵିଲ୍ଲକୁ କିଯା. ନମ୍ରତ  
ମେକଠ ପରିପ୍ରକଳ କିମନ୍ତରଯକୁ ଅପଠ ଲୋବେନ୍ତନେ ନୈହା. ନୈତିକ ତଥ  
ପୈଯକିନ୍ ଅରଯମ ଆହେତ ମତକୁ କର ଦେନବା. ମେଯ ତକ ପାରତମ ବିନାସ  
କରଲମ ଦମନ୍ତନେ କେଷେଦ୍? ଆଯେ ଶିନ୍ତନେମ ନୈତି ଲେନ୍ତନ.

ଉର୍ଦ୍ଧବିମା - ପ୍ରପ୍ରରଳମ ଦମନ୍ତନ୍ତ. ଶିଖମମ କରନ୍ତନ କୁମକୁ ହେଁ  
କୁମଯକୁ ତିବେନବା ନମି ହରି ଲେଖେଜିଦି. ମନସର ମୋନବା ହରି  
ବୋରିମଳଯକୁ ଗହନ୍ତନ ବିଗେ କୁମଯକୁ ତିବେନବା ନମି ପ୍ରପ୍ରରବା ଦମନ୍ତନ୍ତ.

ନୈତି ନୈତି ଜିତିଵିଲି ଶିନ ଶିକ ନଵତନ୍ତନ୍ତ କୁମଯକୁ ନୈହା. ତେ  
କିଯନ୍ତନେ ନୈତି ନୈତି କବିଦ ଆସେନ ଶିକ ନଵତନ୍ତନ୍ତ ବୈରିନମି  
ନୈତି ନୈତି ପେନେନ ଦେଯ ନଵତନ୍ତନ୍ତ ବୈରିନମି ନୈତି ନୈତି ଜିତିଵିଲି ଶିମତ  
ଚ୍ଚପରଶ ଦୂନିମ ନଵତନ୍ତନ୍ତ ବୈରିନମି ନୈତି ନୈତି ଜିତିଵିଲି ଶିମତ  
ନଵତନ୍ତନ୍ତ ବୈହା. ଶିଚେ ପ୍ରଲିପନ୍ କିଯା ଜିତନ୍ତନକେ ଗୈତ୍ରୀ ନିନ୍ଦେଦ୍ଦି  
ଭିଯ ଦେଯ ଲେନବାନେ. ହିନ ପେନେନ୍ତନେ ନୈତି ଗୈତ୍ରୀ ନିନ୍ଦେଦ୍ଦି  
ଭବତ୍ତମା କିଯନ ଦେଯ ଲେନବାନେ. ଶିତକୋବ ପୈଯକୁ ହେଁ ଦେକକୁ ହେଁ  
କୋପମଣ ହେଁ ତେ ଗୈତ୍ରୀ ନିନ୍ଦେଦ୍ଦି ଜିରିନ ଲେଲାବେ ଜିତିଵିଲି ଶିନବାଦ?

ଜହାବେନ୍ - ଶିନ୍ତନେ ନୈହା.

**ගුරුතුමා** - මිව් එනවද නැදේද අප දත්තෙන් නැහැ. එන්තේ නැහැ. එවැනි අත්දැකීමක් පැය දෙක තුනක් හැමදාම ලබනවාතේ ගැඹුරු නින්දෙදි. ඒකෙන් කුමක්ද ලැබේ තිබෙන මානසික දියුණුව? අද වෙනවිට කුමක්ද ලැබේ තිබෙන දියුණුව නිදාගත්තා කියා.

**සහාවත්** - මූක්ත් ලැබේ නැහැ.

**ගුරුතුමා** - ඉතින් කුමකටද එය ඇහැරගෙන කරන්න හදන්තේ. ඔබතුමා ඒ ප්‍රශ්නය ඇසීම ගැන සතුවුයි. මොකද භාවනා කරන්න හදන බොහෝ දෙනෙකු හදාගත්ත ප්‍රශ්නයක්, කෙසේද මේ සිතිවිලි තවත්තන්තේ. භාවනා කිරීමේ අරමුණ ලෙසට අප ගත්තෙන් සිතිවිලි නැවැත්වීම. කුමක් හෝ උපතුමයක් තිබෙනවා නම් සිතිවිලි තවත්තන්ත අන්ත එය තමා අප සොයන්තේ.

**සහාවත්** - පෙර වැඩසටහනේදී සිත පවතින ආකාරය තැන පිළිබඳව මෙනෙහි කරන මොහොත් ඒ මොහොත තුළ කුල්ලේලක් ගධිකරන බවත් ඇහුනා. සිත එතෙන්ට ගියා. නැවත ඔබතුමා සඳහන් කළා ගරීරය පිළිබඳ මෙනෙහි කරන්න කියා. එවිට මා මගේ සිත ගත්තා මගේ දෙපාවල නියපොත්තේ සිට කුමානුකුලව සිත පවත්වාගෙන ආවා කේෂාන්තය දක්වා සැම අග පසගයක් තුළම මගේ සිත රෘද්‍යවා. එතනේදී ඔබතුමා කිවා සිත අතිතයට යන්න දෙන්න එපා කියා. නමුත් එතෙක් මගේ සිත අතිතයට ගියේ නැහැ. ඒ වෙළාවත් මා බොහොම ආයාසයෙන් ගරීරය කෙරෙහිම සිත රඳවාගෙන සිරියා.

ඔබතුමාගෙන් මා දුනගත්ත කැමති අප ඇහෙන් රුප දකිනවිට සිතිවිලි එනවා. කන අනුව සිද්ධ වෙනවා. මේ අනුව සිත තිබෙන්තේ කොහොද සිත පිළිබඳව නිරිස්සණය කරගෙන යනවිට ඒ ආයතන හරහා සිද්ධ වෙනවා නේද එසේ සිත ගැන මෙනෙහි කරාත් හරි නේද එහි වරදක් තිබේද කියන එක ගැන දුනගත්ත අවශ්‍යයි.

මං පෙර සඳහන් කළා වගේ අප නොලැබෙන දෙයට අඩනවා ලැබෙන දෙයට සිනහා වෙනවා. අපේ ඇතුළේ සිටිනවා ප්‍රංශී මුළුයෙක් ඉතින් මා සිතාගත්තා මේ ප්‍රමාද ප්‍රූගක් කළේ මා ජ්වත් කරන්නේ නැහැයි කියා. ඒ ප්‍රමාද මේ වයෝවැද්ධ අප එග සිටිනවා නේද කියන ලැඤ්ඡාවක් මට ඇති ව්‍යුණා. ඔබතුමාට මා දිරසායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මොකද මට ඒ අවබෝධය අද ලැබුණා.

**ගුරුතුමා -** ඔබතුමාට බොහෝම පින්. ඒ ඔබතුමා කියු කාරණය හරි එහෙම තමා වෙන්නේ ඔය සිතිවිලි උපදින්නේ ඔය තැන් හය මුල් කරගෙන තමා. ඒ නිසා තමා ඒවට ආයතන කියන්නේ. ඒ කියන්නේ කුමන සිතිවිල්ලක් ආවත් ඒ සිතිවිල්ල ඔය අත්දුකීම් හයෙන් එකක් ගැන. එයින් පිට දෙයක් ගැන සිතිවිල්ලක් එන්න බැහැ. ඒ ගැන සැකයක් තිබෙනවා නම් උත්සාහයක් කර බලන්න. රුපයකට සම්බන්ධ නැති, ගබඳයකට සම්බන්ධ නැති, රසයකට, ස්පර්ශයකට, සුවදාකට හෝ අදහසකට සම්බන්ධ නැති දෙයක් ගැන සිතන්න. ඔය කාරණා හයට සම්බන්ධ නැති සිතිවිල්ලක් සෞයාගන්න උත්සාහ කර බලන්න. එබදු උත්සාහයක් ගතහොත් පැහැදිලි වෙයි. ඒ වගේම එන එන සිතිවිලි දෙස බැලුවත් පැහැදිලි වෙනවා මේ සිතිවිල්ල අපට කියන්න පුළුවන් මේ මා එදා දැක්ක දෙයක් ගැනයි මේ සිතෙන්නේ. එසේ නැතිනම් දැන් පෙනෙන දෙයක් ගැන. එදා අහපු දෙයක් ගැන මේ සිතෙන්නේ එහෙම නැතිනම් දැන් ඇසෙන දෙයක් ගැන. දැන් ඇගට දැනෙන දෙයක් ගැන එදා දැනුවු දෙයක් ගැන ඔය ආකාරයට බැලුවම අපට එන සිතිවිලි මෙසේ ලස්සනට ගොඩවල් කිහිපයකට දමන්න පුළුවන්. මේ කුමයක් ප්‍රූගක් ගැලපෙයි භාවනාවට. කෙසේද? අපට කුමන සිතිවිල්ල ආවත් ඒ සිතිවිලි තිබෙන්නේ වර්ග පහයි කියා සිතන්න. මොනවද, මේ වෙලාවේ පෙනෙන දෙයක් ගැන සිතනවා. මේ වෙලාවේ ඇහෙන

දෙයක් ගැන සිතනවා. මේ වෙලාවේ ඇගට දැනෙන දෙයක් ගැන සිතනවා. රසයක් ගැන මේ වෙලාවේ දැනෙන සුවඳක් ගැන. සිතිවිලි පහයි. මේ පහ එන්නේ කොහොන්ද ඇහෙන්නේ කනෙන් නාසයෙන් දිවෙන් නැතිනම් මූල ගරීරයෙන්ම. සිතිවිලි පහ හඳුනාගත්ත පුළුවන්. ර්ලගට එනවා අතිතයේ දක්ක දේවල් පිළිබඳව අතිතයේ අහපු දේවල් කවත් වර්ග පහක් තිබෙනවා. දැන් මේවා එන්නේ ඇහෙන් නොවයි. එදා ගත්තේ ඇහෙන් නමුත් දැන් එන්නේ ඇහෙන් නොවයි ඒකට තමා කියන්නේ මනින්දිය කියා හයවෙනි ආයතනය. එතකාට වර්තමාන සිතිවිලි වර්ග පහක් තිබෙනවා අතිත පහක් තියනවා. වර්තමාන පහ එන්නේ වර්තමාන ඉන්දිය අත්දැකීම්වලින්. අතිතයට සම්බන්ධ සිතිවිලි ටික එන්නේ කෙළින්ම මනින්දියෙන් නමුත් ඒවත් කළින් අහපු බලපු දේවල් තමා. සහ ඉස්සරහට බලන්න තිබෙන ඉස්සරහට කන්න තිබෙන යන්න තිබෙන ඒවා ගැනත් සිතෙන්න පුළුවන්. ඒ එන්නෙන් මනින්දියෙන් තමා. අනාගත වශයෙනුත් සිතිවිලි වර්ග පහක් ගන්න පුළුවන්. එතකාට මේ පහේ ගොඩවල් තුනක් තිබෙනවා. ඇත්තක් කියා යමක් තිබෙනවා නම් තිබෙන්නේ මය වර්තමාන අත්දැකීම පමණයි. මොනවා හරි ඇත්තක් කියා, යථාර්ථයක් කියා අපට කියන්න යමක් තිබෙනවා නම් මෙතන තිබෙන්නේ වර්තමාන අත්දැකීම පමණයි. වර්තමාන අත්දැකීම තිබෙන්නේ බොහෝම වික වෙලාවයි. පැය ගණන් නැහැ ටික වෙලාවයි.

ර්ලගට බලන්න වැඩිපුර සිතිවිලි එන්නේ කුමන අංශයෙන්ද මේ වර්තමානය සම්බන්ධවද අතිතය සම්බන්ධවද අනාගතය සම්බන්ධවද? භාජට බැඳුවාත් පෙනෙයි මේ වර්තමානයට සම්බන්ධ සිතිවිලි පුගක් අඩුයි කියා. වැඩිපුර එන්නේ අතිතයෙන් නැතිනම් අනාගතයෙන්. ර්ලගට වැඩිපුර එනවා පමණක් නොවයි අප වැඩිපුර විදින්නේ සතුට හෝ අසතුට වැඩිපුර විදින්නෙන් මේ වර්තමාන

සිතිවිලිවලට නොවෙයි අතිත හෝ අනාගත සිතිවිලිවලට. ව්‍යුණු දෙයට වෙන්න තිබෙන දෙයට ඇයි මෙසේ වුණේ? මෙසේ වෙයිද? මෙන්න මෙවට තමා අප වැඩිපුර විදින්නේ. එනිසා දුක් කියන දෙය අසහනය, පීඩනය අප වැඩිපුර විදින්නේ බොරුවට. බොරුවක් සමග. ඇත්තක් සමග නොවෙයි. මේ විත්තානුපස්සනා හාවනාවෙන් කෙනෙකුට ක්ෂණිකවම ලැබෙන සහනය තමා මේ අන්ත දෙකේ තිබෙන ප්‍රශ්න අඩු වී යාම. මේවා බොරුවක්නේ. මේ වර්තමානයේ එවැනි ප්‍රශ්නයක් තැහැ. එදා බැහුම් ඇහුවා. ලබන සතියෙන් සමහරවිට බැහුම් අහන්න වෙයි නමුත් දුන් බැහුම් අහන්නේ තැහැනේ. මේ වෙලාවේ තිදහස්නේ. අන්න ඒ මේ මොහොතේ තිබෙන තිදහස අපට හුක්ති විදින්න ලැබෙනවා විත්තානුපස්සනාවෙන්.

සහාවෙන් - ඒ කියන්නේ මේ මතින්දිය මැරුණු අතිතයේ ඉන්දිය පහෙන්ම ආ දෙය පිළිගන්නවා. අනාගතයේදී ආවේ තැකි ඉන්දිය පහෙන්ම ඒවා විදිනවා.

ගුරුතුමා - එයාට පුළුවන් ඒක කරන්න. එයාට තිබෙන හැකියාවක් ඒක. ඒ හැකියාව එය අවහාවිතා කිරීමක් තමා කරන්නේ. අන්න එතනයි ප්‍රශ්නය. එය හොඳ හැකියාවක් අතිතයේ විදුෂ දෙය මතක් කරගැනීම සහ ඉස්සරහට සැලසුම් කරන්න පුළුවන් බව. මේ දෙකම හොඳ හැකියාවන් දෙකක්. ස්මරණයයි, සැලසුම් කිරීමයි, නමුත් මේ හැකියාවන් දෙක මතින්දිය මොනවදේ හේතුවක් නිසා අවහාවිතයකට තමා ගන්නේ. ඒ කියන්නේ හරියට පාවිච්ච කරන්නේ තැහැ. පාවිච්ච කරන්නේ වැරදි ආකාරයට. ඒ නිසා එයාම දුක් විදිනවා.

සහාවෙන් - “පව” පුරුද්ද නිසා වෙන දෙයක්ද?

ගුරුතුමා - පුරුද්දට තමා වර්තමානයේ සිටීමේ පුහුණුවක් තැහැ. එනිසා තමා පුහුණු වෙන්න කියන්නේ වර්තමානයේ සිටීමට.

පුහුණුවීම එකක් පුරුදේදට යමක් වීම තව එකක්. වර්තමානයේ සිටින්න පුරුදු වෙන්න බැහැ. පුරුදේක් කියන්නේ හැමවිටම අතිතයට සම්බන්ධ එකක්නේ. එතකොට වර්තමානයේ සිටින්න පුරුදු වෙනවා නොවෙයි මේ. වර්තමානයේ සිටින්න පුහුණු වෙනවා අප. එය පුහුණුවක් ඒ පුහුණුව තුළින් අතිතයේ අවසන් වූණ ප්‍රශ්න අතිතය නැවත නැවත වමාරමින් වමනය කරමින් ආයේ නැවත අපේම වමනය ආපහු අනුහව කරමින් ඒ පුරුදේද අත්හරින්න පුළුවන්.

සහාවෙන් - අතිතයේ එක්රස් වෙන්නෙන් සංඛාර ලෙසට දමාගෙන සිටින නිසානේ ඒ වෙළාවේ දක්කානම් වර්තමානයේ සිටියානම් මා සිතන්නේ උපාදාන ලෙසට එන ගක්තිය අඩුවෙනවා කියා

ඉරුතුමා - ඔව් ඒ සිදුවීම වෙන වෙළාවේ අප හරියට සිහියෙන් සිටියානම් ඒ වෙළාවේම තේරුම් ගත්තානම් එතනදින්, එය ප්‍රශ්නයක් ලෙස ගත්තේ නැහැ. ඇතුළු වන්නේ මතකයක් මිසක් ප්‍රශ්නයක් නොවෙයි. එතෙන්දින් මතකයක් එනවා ඇතුළට. නමුත් ඒ මතකය ප්‍රශ්නයක් නොවෙයි. තිකන් මතකයක්. සිදුවීමක් පමණයි. නමුත් අප එතන ප්‍රශ්නයක් හදාගත් තිසා දැන් මතකයේ තිබෙන්නේ ප්‍රශ්නයක්. රේඛට මතක් වෙන්නෙන් ප්‍රශ්නයක්. ඒ මතක් කරගන්නෙන් ප්‍රශ්න හදාගන්න ස්වභාවයටම තමා. මේ හැමතැනම වැරදිලා අපට. එදත් වැරදුනා අදත් වරදිනවා. එදා වැරදේද හදන්න දන්. ගිය සතියේ සිහියෙන් සිටින්න බැරිවුණා දන් නැවත ගිය සතියට ගිහින් සිහියෙන් සිටින්න අවශ්‍යයයි කියා එසේ හදන්න බැහැ. එය නම් විසඳුම අපට කවදාවත් මේ සංසාරයේ ප්‍රශ්නය විසඳුගන්න බැහැ. නමුත් ඒ වෙනුවට දහම දෙනවා විසඳුමක් ඒ අතිතයේ මොනවා උනත් දන් සිහියෙන් සිටින්න. මේ වෙළාවේ සිහියෙන් සිටින්න. මේ වෙළාවේ භෞද්‍ය තුවණක් හදාගන්න. එතකොට පුළුවන් දන් මොනවා ඔප්පට ආචත්

මතක් ව්‍යුණත් ඒ දෙස ප්‍රශ්නයක් හදාගන්නේ නැති ස්වභාවයකින් බලන්න.

තීරණයක් ගන්න පූජ්‍යවන්. ඒ හැකියාව හඳුනාගන්න පූජ්‍යවන් නම් අතිතයේ හදාගත් ගැටළු වර්තමාන ප්‍රශ්න කරගන්නේ නැතිව ඉන්න පූජ්‍යවන්. අපට හැම මොහොතකම තීරණයක් ගන්න පූජ්‍යවන්. තීරණ ගැනීමේ හැකියාව අපට තිබෙනවා. විශේෂයෙන් අප ගැන. අනිත් අය ගැන නොවේ අප ගැන තීරණ ගැනීමේ හැකියාව තිබෙනවා අප කුමක්ද කළ යුත්තේ. එය අප දැක්කේ නැතිනම් අපට එවැනි හැකියාවක් තිබෙන බව අප හඳුනාගෙන නැතිනම් කුමක්ද වෙන්නේ වර්තමානයේ අප කරන්නේ තීරණ ගැනීම නොවේ. අතිතයේ ගත් තීරණ ක්‍රියාත්මක කරනවා. අතිතය තමා තීරණ ගන්නේ. වර්තමානයේ කරන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම. අපට ප්‍රශ්නයක් විසඳුගන්න බැහැනේ. එහෙමත් අපට කවදාවත් මේ ගැටළුව තිරාකරණය කරගන්න බැහැ. අලුත් කෙනෙකු වෙන්න බැහැ. ක්‍රිඩාලයක් සහිප කරගන්න බැහැ. භැමදාම පාරගැනීම තමා වෙන්නේ. නමුත් මේ හාවනාව අපට කියනවා නැහැ අතිතය මොනවා කිවත් වර්තමානය අයිති ඔබට. අපට අයිතියි කියා මොනවා හෝ යමක් කියන්න තිබෙනවානම් ඒ මේ මොහොත පමණයි. මේ මොහොත පමණයි අපට අයිතිවාසිකම කියන්න තිබෙනවානම් තිබෙන්නේ. නමුත් මේ මොහොත මග හැරුණෙන් මේ මොහොතේ අප සිටියේ නැතිනම් ඒ අයිතියත් අහිමි වෙනවා. එහෙම නම් අපට අයිතියක් කියන්න මොකුත් නැහැ. ඒ තිසා මේ මොහොතේ සිටින්න. සිටියාම අන්ත මොනවද වෙන්නේ පෙනෙනවා. ඇස්දෙකට පෙනෙනවා, කන් දෙකට ඇශෙනවා, ඇශට දෙනෙනවා, මතකයට එන්නේ මොනවද තෝරුම් ගන්න පූජ්‍යවන්. එසේ කුවරුන්ව හෝ දැක්කා කියන්න, දකින විටම ඔන්න අතිතය කියනවා මෙයාට හිනාවෙන්න. ඒ කියන්නේ අතිතය.

මොකද අතිතය පුරුදු වී තිබෙනවා ඒ කෙනා දැක්කම හිනාවෙන්න. මෙයාට රවන්න. මෙයා දැක්කොත් අහක බලන්න. දැන් මේ සියල්ලම කියන්නේ අතිතය. මෙයාට බණින්න. මෙයාට වදින්න. දැන් එසේ කියනවා. මේ තීරණ අරන් තිබෙන්නේ අතිතය. එතකාට අතිතයේ ගත්ත තීරණ වර්තමානයේ සිටින අපට කිවාම අපත් ඔහේ කරනවා. දැන් මේ හාවනාවේ සිටිනවිට අපට වර්තමානය පෙනෙනවා කුමක්ද වෙන්නේ පෙනෙනවා කඩුරු හෝ එනවා දැකිනවා. ඒ සමගම අතිතය ඒ සම්බන්ධයෙන් ගත් තීරණ අපට කියනවා. ඔයා මෙයාට බණින්න. එසේ නැතිනම් මෙව්වර කල් කලේ මෙයා දැක්කම බැණුපූ එක. ඒ නිසා දැනුත් බණින්න. මෙව්වරකල් මෙයා දැක්කම වැන්දා දැනුත් වදින්න. මොනවා හෝ අතිතය කියනවා. එය යළි යළිත් යාන්ත්‍රිකව සිදු වෙනවා. අපට කොන්දක් තිබුණේ නැහැ. ඒ අතිතයට සිරස නමා කටයුතු කරන්නේ. නමුත් දැන් මේ හාවනාට අපට කොන්දක් දෙනවා. ඒ තමා හාවනාව, සතිපටියානය කියන්නේ එකයි. අපට කොන්දක් දෙනවා. කොන්ද කෙළින් තබාගෙන අපට තීරණයක් ගන්න පුළුවන්. ඔව් මෙපමණකල් එසේ කළ බව ඇත්ත. නමුත් දැනුත් එසේ කරන්න අවශ්‍යයද? ලක්ෂ වාරයක් එසේ කරා කියන්න ලක්ෂ වාරයක් හිනා වුණා, ලක්ෂ වාරයක් බැන්නා, ලක්ෂ වාරයක් බය වුණා, ලක්ෂ වාරයක් වැන්දා. නමුත් මේ දැනුත් එයම ප්‍රතිරුපණය කළ යුතුද? වෙන දෙයක් කරන්න තිබෙනවාද එයට වඩා සුදුසු දෙයක්? අන්න අපට වර්තමානයේ තීරණයක් ගන්න පුළුවන්. අප හිතමු වර්තමානයෙන් අප හිනා වුණා කියා. ඒ හිනා වුණේ අර මෙපමණකල් හිනා වුණ නිසා නොවේයි. කෙනෙකුට සිතෙන්න පුළුවන් හැමදාම එකම දේ ඔහේ කරනවා කියා. නැහැ එසේ නොවේයි මේ වෙළාවේ අප එතන ඉඳලා ඒ අවස්ථාව තේරුම් අරගෙන ඒ සිදුවීම වටහාගෙන එයට කළයුතු වඩාත්ම තිවැරදිම ප්‍රතිචාරය මෙයයි කියා හඳුනාගෙන ඒ ප්‍රතිචාරය

ගත්තා. එය අලුත්ම අලුත් දෙයක්. ඒ හිනාව අලුත්ම අලුත්. පුරුදේදට කරන දෙයක් නොවෙයි. මෙහෙම අපට අපට වෙනස්කරගන්න පුළුවන්. අතීතයේ ප්‍රස්නය තැහැ. අතීතය කොපමණ පරණද අතීතය කොපමණ දිගද ඒවා කොපමණ ප්‍රබල පුරුදු මෙවා එකක්වත් වැදගත් තැහැ. ඒ සියල්ල වැදගත් වෙන්නේ වර්තමානයේ සිටින්නේ තැති කෙනාට. වර්තමානයේ සිටින කෙනාට ඒවා අවලංගු කාසි. අතීතය කියන්නේ අවලංගු කාසියක්. වර්තමානයේ සිටින්නට වලංගු මේ මොහොත තමා. මේ මොහොතේ පුළුවන් වඩාත් බුද්ධිමත් සහ එතැනැට ගැලපෙන හොඳම තීරණය ගන්න සහ එය ක්‍රියාත්මක කරන්න.

මේ නිගමනය ඒ තීරණය ඒ අවබෝධය සහ ඒ දැක්ම මේ අලුත් අවුරුද්දේ මේ පටන්ගත් ගමන නොනැවති යන්න ලොකු තල්ලුවක් දෙරෙයයක් වෙයි. අප 2019 වනතෙක් මොනවද කළේ කෙසේද සිටියේ, ඇයිද අපට මෙපමණ හාවනා කරගන්නට බැරි වුණේ මේ කථාන්දර වැඩික් තැහැ. ඒවා සිතිමේ එකේ කිසීම අර්ථයක් තැහැ. ඒ වෙනුවට අපට මේ අවුරුද්දේ අලුත් ගමනක් යන්න පුළුවන්. මේ තමා කාලය මේ තමා අවස්ථාව මේ තමා වෙලාව. දහම හැමතැනකම තිබෙනවා. දහමේ දොරටු හැම ජීවිත අත්දුකීමක් හරහාම විවර කරගන්න පුළුවන්. ඒවා වැසි තිබෙන්නේ ඒවා ඇරිගන්න පුළුවන් අපේ ජීවිතයේ ඕනෑම අත්දුකීමක් හරහා. හොඳ හෝ නරක එහි වෙනසක් තැහැ. ඕනෑම අත්දුකීමක් හරහා අපට දහම් මාවතට පිවිසෙන්නට පුළුවන්. මෙබදු දියුලන, බැබලන, දීප්තිමත් දහමක් ඉගැන්වීමක් ලබන්නට තරම් ඔබ අප මොන තරම් පුණුවන්තද වාසනාවන්තද හාගාවන්තද එය මෙතෙකුයි පමණ කළ නොහැකියි මිල කළ නොහැකියි. මේ මගෙහි වඩ වඩාත් ගමන් කරන්න ගමන් කරන්න පාතබන්න තබන්න අපට අපේ වටිනාකම වැඩි වැඩියෙන් දෙනෙනවා.

අපට දහමේ වටිනාකමත් වඩ වඩාත් දැනෙනවා. මේ සියලු පහසුකම් සියලු වරප්‍රසාද සියලුම අවස්ථාවන් අප ඉදිරියේ තිබේදීත් අප පමා වෙනවානම් කල් දමනවානම් එපමණ අවාසනාවක් නැහැ. ඒ නිසා කළුණ මිතුවරුනි, මේ කළුණ මිතු සහාව ඉදිරියේ මේ කළුණ මිතු සහාව සාක්ෂියක් ලෙසට තබාගෙන අප තිර අදිටනක් ඇතිකරගනීම් හදවතින්ම අප කොහො සිටියත් මේ අපේ ආධ්‍යාත්මික ගමන මේ දහම් මගෙහි යන ගමන පමා කරන්නේ නැහැ භැං පමණ ඒ වෙනුවෙන් කැප වෙනවා වීරයය කරනවා. ඒ අධිෂ්ථානය අප හදවතින්ම ඇතිකරගනීම්.

හැම දෙනාටම තෙරුවන් සරණය!

## නිල්ලෙ පරිභාන පොත් පෙළ

1. මමත්වයේ මුලාව
2. අසිරිමත් බොදු මග
3. ඔබේම ඇසින් ලෝකය දකින්න
4. ආදරය කෙර්පය සහ මෙත්‍රිය
5. නිහඩ සිතක මහිම
6. "මම" මගේම සිහිනයකි
7. දිව්‍යමය වූ මනුෂ්‍යන්වය
8. රන් වන් සිතක්
9. නිවහන සසර ද?
10. දැනුමේ අදුරින් - ප්‍රඟාවේ ආලෝකයට
11. මුලසුන සිහියට
12. ආච්‍යාන නිමෙෂය
13. නිදහස් මාවත
14. පරම තිළිණය ඉදෑධාවයි
15. සුරක්ෂිත බවේ සත්‍යය හා මිරූව
16. බෝසන් හමුව
17. හිස් ඇප්
18. ඔබ ඔබමද?
19. පැවැත්මේ වකුයෙන් නැවැත්මේ වකුයට
20. සිතුවිලි වැඩීම සහ සිහිය වැඩීම
21. ආධ්‍යාත්මික ස්නානය
22. ග්‍රාවක
23. ප්‍රාතිහාර්ය
24. ප්‍රාර්ථනා සහ අධිෂ්ථාන
25. සිතුවිල්ලේන් එහා
26. නැවතුම් තිත
27. අපුන්දර විවිධත්වය සහ සෞඛ්‍ය ඒකාග්‍රතාවය
28. එලොව මෙලොව දකින සිහින
29. සිත දිනා ජයගන්න
30. නිවෙන සිතක පහන් එළය
31. ඇති නැරී
32. යෝගීයකුගේ උපත
33. බියගුලු මමත්වය
34. ඇසිද?
35. සසර බමනය
36. ඔබ රන් බදුනකි
37. කිසිවෙතු නොවී
38. සංශෝධි විකාශනවීම
39. සිහිය ඉවුරයි ගලන ජ්‍යෙන ජ්‍යෙන ගග දකින
40. නැවතුනු වටරවුම